

# හිජාබ

එහි අවශ්‍යතාව කුමක්ද?

පරිවර්තනය:

උස්. එම්. මන්සුරු

SINHALI - 253

The Co-operative office for Call & foreigners Guidance at Sultanah

Under the supervision of Ministry of Islamic Affairs and

Endowment and Call and Guidance

Tel. 4240077 Fax 4251005 P.O. Box 92675 Riyadh 11663 E-mail: Sultanah22@hotmail.com



# හිජාබ

ඒහි අවශ්‍යතාවය  
කුමක්ද?

ඉහාවාරය සෙයින් මූහ්මිද ඩින් ඉජ්ඡායිල්

ඉ.එ.ඩී පරිවර්තකය හා අර්ථ විචරණය  
ආචාර්යී සාලිජ් අස් සාලිජ්

සි.ං.ල පරිවර්තකය  
උස්. එම්. මන්සුර්

## පටුන

පෙරවිදන	01
ඉ.ලිංගි පරිවර්තකයාගේ පෙරවිදන	06
හැඳින්වීම	09
සිහුබයේ වැදගත්කම	11
1. සීකරුණවයන් පුස් සූයාවස්	11
2. සිහුබ යනු 'ඉල්ලාජ' (විශිෂ්කාවය) වේ!	14
3. සිහුබ යනු 'කහාරු' (පරිනුකාවය) වේ!	15
4. සිහුබ ආරස්කාව සඳහා මු පලිභය් වේ!	16
5. සිහුබ යනු ක්‍රියාජ්‍ය (දේවියන් කොරෝනි හිඛ හා ආදරය) වේ!	17
6. සිහුබ යනු 'රිඛන්' (විශ්වාසය) වේ!	18
7. සිහුබ යනු 'හයා' (ලර්කාව) වේ!	19
8. සිහුබ යනු 'හිරුස්' (පිශ් කන්සේල්ල) වේ!	20
 කබරරුජ ය (කාන්කාවත්තේ විසිකරණය පෙන්වීම්)	
නින්දවිකී!	22
1. කබරරුජ යනු අල්ලාජට සහ තිපුන් වික්‍රාව අසිකරුවීම වේ!	22
2. කබරරුජ යනු සයානක, විනාශකාරී රාජ්‍යය් වේ!	23
3. කබරරුජ ය අල්ලාජයේ සාපයට ද්‍රැස්චීම සහ තිපුන් කාරුණිකයාවයන් ඇශ්‍රීම් ගෙන දෙයි!	24
4. කබරරුජ ය තාරකාදියේ සිවිනැඩිල්ස් ගකිණ හා සම්බන්ධ!	24
5. කබරරුජ ය මරණින් පසු තිවිශය හි අත්තිකාරය ගෙන දෙයි!	25

6.	කබරදුර ය 'නිපාස' (කපටිකම) වේ!	26
7.	කබරදුර ය තීව්, අවනාමිලිකාර සූයාවකි!	26
8.	කබරදුර ය නොයෙක් පාපයන්ට මග පෙන්වීන මතා පාපයකි!	27
9.	කබරදුර ය පෙයිකාත්තෙන් මාරකය පි!	28
10.	කබරදුර ය පුදුවිවන් යෝ මාරකය කි!	30
11.	කබරදුර ය අපටිපු රාහිලිපියාවක් (භුත්‍ය කුම්ප) වේ!	33
12.	කබරදුර ය කිරිස්ත්‍යකමකි: බාධක හා පිරිසිම ගෙන දෙන්නකි!	34
13.	කබරදුර ය පාපයන්ගේ දෙරටුව වේ!	35

හිරුබි අදින්නන් සැලකිය පුදු අවශ්‍ය අතිවාරු කරුණු!	39	
1.	ගරිරය සම්පූර්ණයෙන් වැඩිම!	39
2.	හිරුබ ය පුදරකනායක් නොවිය පුදුය!	39
3.	හිරුබ ය විනිවිද පෙනෙන එකක් නොව, සහකම් එකක් විය පුදුය!	40
4.	හිරුබ ය ගරිගියට කද එකක් නොවී ඉච්චාපූ ඇකි එකක් විය පුදුය!	41
5.	හිරුබයේ පුවිද විළුවින් ආලේප නොකළ පුදුය!	42
6.	හිරුබ ය පිරිමිත්තෙන් ඇදුම් මෙන් නොකිවිය පුදුය!	42
7.	හිරුබ ය කාපිර (මුස්ලිම් නොවන) ක්‍රාන්කාවන්ගේ අයුම්වලට සමාන නොවිය පුදුය!	43
8.	හිරුබ ය ප්‍රකිද්ධීය කකු අදින්නක් නොවේ!	44
9.	විද්‍යා පෙන්වීමේ ගැගයිණු පුමයන්!	45

## පෙරවදින

'සදවාරය දීර්ඝිලියෙන් රැකිය පුස්තකී' යන්න, මිනිස සමාරණය දිර්ඝ කාලයක් පැවති රාන අදහසකි. ලොට තේව් වූ, තේව් වන කුවුරුන් හේ ටේවා, මෙම අදහසට විනාස වූ කවිත් අදහසක් දුරු බවට හේ දරණ බවට හේ සාක්ෂියන් තැන.

සැම ආගමක්ම විමානවර වූ ගැහැණු - පිරිමි ප්‍රමිත්තධ්‍යාචාරය හා රැයින් ඇතිවන හයානක තත්ත්වය හෙළා දැකියි; පිරිඹරු එදවාරායක්මක තීරිකය උඩුම් ශොට සලකීයි; එයට ආකිරවාද කරයි. තමුන්, එම එදවාරායක්මක තීරිකය කෙයේ ගෙන රින්නේ ද; පරින් පිරුණු විමානවර වූලින් උදුරු දමන්නේ ශොයේ ද යතු ගැන. ඉස්ලාමය හැර ශේෂ ආගම් ප්‍රායෝගික මගක් ගෙන දක්වා ස්ථියාත්මක කළේ තැන.

ස්ත්‍රීන් හා පුරුෂයන් අතර කිහිම කඩිඟරුවක් හේ ආවරණයක් නොමැතිවි, උරෝන් උර ගැටි ගෙල්ලම් කිරීමටයේ, සැම කටයුත්තක්ම කිරීමටයේ හැකි පරිජයක් ඇතිකර දීමන් පෙනුවේ, එදවාරයේ මිහිමය ගැන කහා කිරීමන් කිහිම එදුන් තැන. අද, නොයෙනු සමාරණයන් හි ද්‍රී පුරුෂ ප්‍රමිත්තධ්‍යාචාරයන් වැඩිදි මාරුගයන්හි භැවිතුයිම්, විමානවරය විෂාප්ත වීමට ප්‍රධාන කාරණයක් වී ඇත.

මෙම හයානක තත්ත්වය මුදලීම් සමාරය ඇඟක් ඇතිවිමේ ලක්ෂණ දැන් සමහර කුන්ඩි පෙනෙන්නාට ඇත. මෙයට කාරණය නම්, මුදලීම්වැන්ගෙන් වැඩිදෙනාක් ඉස්ලාමයන් නොරව තම තීරිකය පවත්වාගෙන යැමට පටන් ගැනීමය. මෙම අනුවේදනීය තත්ත්වය ඇතිකිරීමෙහිලා ඉස්ලාමයට එරුදු බටහිර, ලොකික වින්තනායන් හා එම වින්තන අනුව බටහිර රන්නායට ආවිතන ලේඛල් මුදලීම්වැන් ස්ථියා කරගෙන යයි. මෙය වනාහි මුද මානව භංජකීය ම කිරීමන් පුළුයක් කරා ගෙනයන තිබාදින ස්ථියාවකි.

ඉස්ලාමය වනාහි මානව භංජකීය ඇඟ එදවාරායක්මක සමාර ක්‍රමයක් ඇතිකිරීමෙහි ජරිර වෙනතාවක් හා වැඩිපිළිවෙළක් ගෙන ඇති දීර්ඝවෙළකි. මේ නම් අනුරව පමණක් සිමාඩුවන් නොවේ. වැඩ ලොවටම ආදරණයක් විශිෂ්ට සමාරණයක් ඇතිකිරීමට මේවා ඇලින් ඉස්ලාමය සමක් වී ඇත.

මෙම ටේකනාව හා ස්‍රීයා පිළිවිල පියවර පතරකින් සමඟ්වින ය.

**පළමෙහි පියවර :** විෂමවාර ලෙස ස්‍රීන් හා පුරුෂයින් අතර ඇතිවෙන සම්බන්ධාත්‍යක් ලාභිත ඇතිකරන පාපකාරී ත්‍යැපිය කුමක්ද; සමාජ අරියාතිය කුමක්ද; යෙන එන ලෙඩ රෝග මොනවාද; එයින් ඇතිවිත අඛ්‍යාතියින් හා අභාරවියක් මොනවාද යනු ඉස්ලාමය විස්තර කරයි. එමෙන්ම, මෙම පාපකාරී ස්‍රීයාවන් නිසා මරණින් මතු තේරිතයේ අල්ලාජ අහියය හා අනෙකුත් කුත්පි උෂෙන දූෂ්‍යවලි හා දුෂ්‍යවිත ත්‍යැපියන් මොනවාද යන්න ද යෙන දක්වයි. මෙලෙස, දුරාවාරය කෙකරම් පාපකාරී ස්‍රීයාවක්ද යන්න අඩ ඔද තුළ ඇති කරයි.

**දෙව්‍යුව් :** ලද ඇඟින් නොපන අනු ය්‍රීන් හා පුරුෂයන් අතර කවිතුරුවක් නොමැතිව, තීදහස් ආශ්‍යයක් ඇතිකර ගැනීමේ පරිසරය, විෂමවාර ස්‍රීයාවන්ට ඇඩුයුන බව කුවුරුස් දන්නා කරුණකි. එමනිසු, එම පරිසරය වෙනස් කිරීමට ඉස්ලාමය මහ පාදයි. සැම කෙනෙකුයෙම බැඳුම්, ත්‍යාව හා ස්‍රීයාවන් කෙසේ විය යුතුද; ඇයුම් පැලදුම් කෙසේ කිහිය යුතුද; කිටුවූ ඇඟින් (දදහරණයක් විකාශන්: පියා - දුටි, මව - පුහා, අහෙසදර - පැහෙසදරයන්) අතර පටිව යමක් කළින් තේරෙන වියයට ආ විට කෙසේ හැඳිරිය යුතු ද වැනි දේ විස්තර කර, එවා ස්‍රීයාස්ථාන කොට පෙන්වුවේය.

**ඇඩුව්‍යුව් :** ඉහත සදහන් පරිදි ස්ථි හා පුරුෂ දෙපාර්ශ්වයම වෙන්කොට ඡාත්‍යුවක්, මිවින්ගේ පින හා සය වැළවින රිට ඒ සමගම යම් යම් හැඳිම් හා එකිනෙකා කෙරෙහි කිහියම් ආදරයක්, ආකෘතියක් ද වැළවියි; මෙයින් යාරිරික අවශ්‍යකාවයන් ද විවිතව ඇතිවෙයි. මෙය ඉස්ලාමය රිසින් කහත්මිකාව තැනු. තැඹියක්, මෙය වැළදී මාරුගයකින් ඉවුකර ගැනීමට ඉස්ලාමය ඉඩ නොදෙයි. මේ දඟහා ඉස්ලාමය ඇතිකර ඇති ස්‍රීයා මාරුගය තම්, අල්ලාජ පටවා ඇති රිසිනාභුජාලව ද්‍රීය හා පුරුෂයා රිවාහ විය යුතු බවය. මෙම රිවාහය පහසුවෙන් කර ගැනීමට ඉස්ලාම් අවශ්‍ය රිදි රිධාන යොද ඇත.

**සිව්‍යුව්‍යුව් :** ඉහත සදහන් සැම ස්‍රීයා මාරුගයක් ම අහිබාව යම් ද්‍රීයක් හෝ පුරුෂයෙක් වැළදී කළහෙත්, මිවින් රිහාය කර, කළ වරදට දූෂ්‍යවලි දීම සදහා නීති පද්ධතියක්ද ඉස්ලාමය රිසින් සකසා ඇත. උස් කදුවැටි හා ගැඹුරු පල්ලම් අතර ඇති මාවිසහි එළායෙන් යහා ආරක්ෂාව සකා සමහර කුත්පි

මාරග සංඛා දස්නට ඇත. එමෙන්ම, සාරිමයේ තාරුප ද දස්නට ඇත. මෙහින් පෙනීයන්නේ එම සංඛාවන් නොකළ වේයයෙන් යන්නන් බෙරුණුස්ථිමට මෙම තාරුප තනා ඇති බව ය. මෙවැන්නායේ ය ඉද්ලාමයේ හිඹි පදනම්යයේ. මේ වත්ති යදවාරයේ රුවුනුම සඳහා ඉද්ලාමය ස්ථියාත්මක කරන ඉහත සඳහන් ස්ථියා මාරගය නොකළ වැශයි කරන්නන් යහ මගට ගෙන එමට හා එවැන්නන්ගෙන් මානව සංඛයිය ආරක්ෂා කර ගැනීමට ගනු ලබන පියවරකි.

මෙලෙස, යදවාරාත්මක සමාරයක් නායා සිව්විලෙහි ලා ඉතා පූජ්‍යමයේ ප්‍රායෝගික වැඩිහිටිවෙළක් අනුව සටපුණු යන ඉද්ලාමය වැනි මවයේ ආගමයේ හෝ තිවන සැලැස්මක් උපා ගැනීම සියිලේක් නොහැක.

ඉද්ලාමය එකතු පූජ්‍ය තිවන සැලැස්මක් ය. එහිස තිවිතයේ ගැම අයයක් ම, ගැම දෙයක්ම සොබා දහමට එකවට කරගෙන ගැම සඳහා රහස්‍ය වැඩි පිළිවෙළක් එහි ඇත. එමතෙක් නොව, ඉද්ලාමයේ මෙම වැඩි පිළිවෙළ අනුව සමාරයක් ද ඇතිකරනු ලැබ ඇත. අද මූදලිමිවරු නොයෙනුය් ප්‍රශනයන්ට වුවුණ පා සිටියි. මෙහින් අවධියක ද අනෙක් සමාරයිය එහිප්‍රත්‍යාග විඛා මූදලිමිවරුන් අතර සංවර්ධනයෙන් යුත් උසස් දැනු ගැනුණ ඇත්තේ නම්, එයට සම්බුද්‍රණ හේතුවි වන්නේ ඉද්ලාමයේ මග පෙන්වීම ය.

ඉද්ලාමයේ මෙම කරුණු සම්බන්ධව, අප සැලාවාම මොහොතාක් සිතා බැඳුම අවශ්‍යය. අද, මානව සංඛයියෙහි යදවාරය ගෙන එමට මෙය හැර වෙනාස් මගයේ නොමැත.

මබ අන ඇති මෙම කුඩා පොක, යදවාරය නායා සිවු විමට දේශීන් කෙසේ හැඳිරිය යුතු ද; මුළුන්ගේ ඇයුම් පැලුදුම් කෙසේ සියිය යුතු ද; ඒ සඳහා වූ තිශිරිතීන් මොහාවා ද යනු විද්‍යර කරයි. මහාවාරය කෙසේ වුහම්මද ඩින් ඉදමායිල් තුමා විභින් රිතන, 'හිජාය වින හැරීම - කෙවැනි කොටස' නම් සු මෙම පොකේ සාරු-යා පරිවර්තනය කර, අවශ්‍ය සාක්ෂි හා රිද්‍යකරයන් ආචාර්‍ය සාලිජ් අස් සාලිජ් විභින් අයෙකුටි තුළින් ගෙන දක්වා ඇත. මෙම පොක ශ්‍රී ලංකික සහයෝදරයෙනු වූ එස්. එම්. වන්ස්ස්‍රර මහතා පරල ව සිංහලයට පරිවර්තනය කර යුත්තේ ය. එමෙන් ම, මෙම පොක මබ අනට රාක් සිටිමට නන් අපුරින් එම්. යු. එම්. රහ්නි මහතා සහය වූයෙය. මෙම පූජ්‍ය ඉද්ලාමය සහයෝදරයින්ට අපයේ දේශීය ප්‍රණමය යුද කරමි.

මෙම පොත කියවන ගැම කාන්තාවක් ම මෙහි ඇති කරුණු සිතට ගෙන බම තීරිතය පිළිපැදිය යුතුයි; අනෙක් කාන්තාවන්ටත් මේ ගැන කිවුතුයි. මේවා පිළිගෙන පිළිපැදිමට විනාඩියක් තෝරු නොදැලිය යුතුයි.

මෙම පොකේහි අවසාන පිටුවක, හිරුබය ගැන වූ කුරාන් වාක්‍යයක් අනාවරණය වූ විට අන්සාරි කාන්තාවන් රියට අවතාන වුයේ කෙසේ ද යනු ආධිකා (රජි) තුළිය කියන්නීය. එම කාන්තාවන්ගේ ආදරණය ගෙන තීවිත විම අපගේ යහපතට කරුණක් වේයි.

කරුණාන්වීත අල්ලාජ, අප තීරිතය දෙලාවෙහි ම සාරථක කර ගැනීමට හා රු ලබා ගැනීමට ඉඳාමය දී ඇත. එය අනුව තීවිත විමට වැරුදුතු යුතා ඇතිවන විඛාකයන්ට අමම වැරදිකරුවේ වේමු; අල්ලාජ වැරදිකාරු නොවේයි.

අල්ලාජ පරිප්‍රකාවයෙන් යුත්කෙකි; ඔහු කියිරිවෙක වැරදි නොකරයි. ඔහුගේ මෙ පෙන්වීම හා ඔහුගේ වික්නා වූ මුහුමිමද(අල්) තුමාගේ ආදරණය නොමැතිව කියිවෙනුවක් කිහි දිනක විෂ්වකිය නො ලැබේයි.

፡ ප්‍රකාශකයෝ

රියාද, යුවුදී අරාධියාව.

1994 -09 -10

﴿وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ  
وَرَسُولُهُ أَمْرًا أَن يَكُونَ لَهُمُ الْخَيْرُ مِنْ أَمْرِهِمْ وَمَنْ يَعْصِي اللَّهَ  
وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالًا مُّبِينًا﴾

[٣٦ الآية، الأحزاب]

"අල්ලාහ් සහ  
මහුගේ විස්තාවරයා  
කිහිපම් කාරුෂයක් සඳහා  
කින්දුවක් දුන්නේ ද,  
පසුව  
එම කාරුෂය සම්බන්ධයෙන්  
කමත්ට විකල්ප කින්දුවක් ගැනීමේ අපිකියක්  
දේව විශ්වාසය ඇත්කාවී  
කිහිදු පුරුෂයෙකුට හෝ  
කිහිදු ස්ත්‍රීයකට හෝ  
නොමැති.  
කවද,  
අල්ලාහ්ට හා  
මහුගේ විස්තාවරයාට  
කවරෙකු අතිකරු වන්නේ ද  
මහු  
පැහැදිලිව ම  
දුරමාරගයෙහි සිටියි!,

■ අදු තරඟාස් 33 : 36

## ඉංග්‍රීසි පරිවර්තකයාගේ පෙරවැනි

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

إِنَّ الْحَمْدَ لِلَّهِ تَعَالَى نَحْمَدُهُ، وَنَسْتَغْفِرُهُ بِهِ وَنَسْتَغْفِرُهُ، وَنَعُوذُ بِاللَّهِ تَعَالَى مِنْ شَرِّ رَبِّنَا وَسَيِّدِنَا أَعْمَالَنَا مِنْ يَهْدِيهِ اللَّهُ تَعَالَى فَلَا مُضِلٌّ لَهُ : وَمِنْ يُضْلِلُ فَلَا هَادِي لَهُ وَأَشْهُدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ . وَأَشْهُدُ أَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ ، صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ .

මහා කාරුණික අක්‍රියා දායාත්මික අල්ලාජ්‍ය තාමයන් ආරම්භ කරමි.

අල්ලාජ්‍ය පමණය, සියලුම රුපසුම් හිමිවන්නේ. මූළු ප්‍රශ්නය කර, මූළුගේ සහාය පතන අකර අපගේ පවි කෙරෙහි වූ මූළුගේ සමාචාර ද ආයාචනා කර සිටිමු. පූජ්‍යමත් අල්ලාජ්‍ය එක පවි හා නීතිදීක ස්ථාචන් හි වැළැම නීතිකන් ආරක්ෂාචාර පතා සිටිමු. අල්ලාජ්‍ය මග පෙන්වීම ක්‍රියාත්මක ලැබෙන්නේ ද, එම තැනැත්තා වැරදි මාරුගයක ගෙන යුම සියිලිවිශ්වාස කළ හැකි නොවේ. එමත් ම, අල්ලාජ්‍ය ගේ මග පෙන්වීම ක්‍රියාත්මක නොලැබෙන්නේ ද, එම තැනැත්තා යහුමගක ගෙනයුමද සියිලිවිශ්වාස කළ හැකි නොවේ. කවද, තැමැදිමට හා අවනක වීමට ඇත්තේ අල්ලාජ්‍ය තම් වූ එකම දෙවියෙකු බව මම සාක්ෂි දරමි; මූහුමිමද (යල්) තුමා අල්ලාජ්‍යගේ දෙවියරයා හා වික්‍රාමිතයා බව ද මම සාක්ෂි දරමි. අවපාන වික්‍රාමිතයා වූ නැති (යල්) තුමාවක්, එතුමාගේ උතුමි වූ පැවුල් සාමාජිකයින්ටත්, සිත මිතුරුන්ටත්, අනුගාමිකයින්ටත් අල්ලාජ්‍ය ගාන්තිය හා සම්ඝතය ලැබෙනවා!

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا تَنْهَوْ أَنْقُوَ اللَّهَ حَقَّ تُقَالِهِ، وَلَا تَمُونُ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ﴾ [آل عمران الآية ۱۰۲]

"ඊමානඩාරිනි!\* ඔබ අල්ලාජ්‍ය (අවනක වි, මූළු අනුමත කළ දේ සිටිමෙනුන්, තහනම් කළ දෙයින් එළඳකී සිටිමෙනුන්) බියවිය පුෂ්‍ර ආකාරයට බිඟ වන්න. කවද, ඔබ මූස්ලිමිටරුන් රිලඳින් ම මිස මිය නොයන්න."

(අල ඇරංඡ 3 : 102)

﴿ يَأَيُّهَا النَّاسُ أَنْقُوا رَبِّكُمُ الَّذِي خَلَقَكُمْ مِّنْ نَفْسٍ وَحْدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَ مِنْهُمَا رِجَالًا كَثِيرًا وَنِسَاءً وَاتَّقُوا اللَّهَ الَّذِي تَسَاءَلُونَ بِهِ وَالْأَرْحَامُ إِنَّ اللَّهَ كَانَ عَلَيْكُمْ رَّقِيبًا ﴾ [النساء الآية ١]

“මිහිප්පති ! ඔබ සියලු එක් ප්‍රාණයකින් මැටිවා වූ ඔබගේ උච්චාමියාට ඔබ සැම දීය වන්න. කවද, එම ප්‍රාණය ඇඹින් ම මිශ්‍රයේ යහෘතිය පිළු මැටිවේ ය. ඉඩක්සිඩි වි, එම ප්‍රාණ දෙක මින් (ලොවි කි) අපමණ පුරුෂයන් ද, ඇඹින් ද පැහිර හැරියෝ. එක්සිඩ් මිශ්‍ර පමණක් තියවින්න. මිශ්‍ර ඇඹින්මාය ඔබ එක්සිඩ්සා (කම්ප්‍රේ උරුලියන්) ඉල්ලා පිටින්න. කව ද, (ඔබගේ) ලේ ඇඹින්ට දායාන්ත්‍රිත වන්න. තියත් වියයෙන් ම අල්ලාස් ඔබ නිරික්ෂාය කරමින් පිරි.”

(අද ඇරඟන් 4 : 01)

﴿ يَأَيُّهَا الَّذِينَ ءاْمَنُوا اَنْقُوا اللَّهَ وَقُولُوا قَوْلًا سَدِيدًا ﴾ (٧٠)  
يُصْلِحُ لَكُمْ اَعْمَالَكُمْ وَيَغْفِرُ لَكُمْ ذُنُوبَكُمْ وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ فَازَ فَرْزًا عَظِيمًا ﴾ [الأحزاب، الآية ٧١، ٧٠]

“ඩීමාස්ඩාරිකි ! අල්ලාස් ව දීය වන්න. කව ද, අඩංක විවිධයෙන් (පමණක්) පවිස්සාන්. අල්ලාස් ඔබගේ ස්ථියාවන් යහපත් කරයි; කව ද, ඔබගේ පාපයනට සමාඛ දෙයි, ස්වරුවූ ඉල්ලාස් ව සහ මිශ්‍රයේ වික්‍රීඩිරුයාට අවනාත වන්නේ ද, හෙකුම විසින් රුපක් අස්ථාස් කරගති.”

(අද ඇරඟන් 33 : 70,71)

أما بعد .. فإنَّ أصدق الحديثِ كتابُ الله تعالى، وخيرُ الهدى هدىُ محمدٌ صلى الله عليه وآله وصَحْبِيهِ وَسَلَّمَ، وشَرُّ الأمورِ محدثُها، وَكُلُّ مُخْدَّثَةٍ بِدُعْيَةٍ، وَكُلُّ بَدْعَةٍ ضَلَالٌ، وَكُلُّ ضَلَالٌ فِي النَّارِ...”

ඉඩක්සිඩි වි, දැනාගත්තා .....

“වාක්‍යයන් අතරින් වඩා නොදු වාක්‍යය දේව වාක්‍යය (කුරානය) වේය. මග පෙන්වීම් අතරින් වඩා නො නිරුද්ධ ම ම පෙන්වීම මූහුමිද (සල) ඇමායේ

මහ පෙන්වීම වේයි. දින් (ඉස්ලාමි) හි ඉතුමස් තින්දික කාර්යයන් වන්නේ (ඉස්ලාමයේ සහා ඉතුන්වීම්වලට පටහැනී ව) අර්ථින් ඇති පරුණ ලබන කාර්යයන් (විද්‍යාත්) ය. එක් එක් අර්ථ කාර්යයක් ම නොමහ යවන්නාති. නොමහ යවන සියලුලක් ම තිරයේ ශින්න දක්වා ඇදයන යුතු ය.”

(ලුදුලුම්)

මධ්‍ය අස්ථි ඇති මෙම පොක, සිරුබලය අවශ්‍යකාවය මූල්‍යීම් උත්ත් පුරුණයන්ට අවබෝධ කරුදීමේ අදහසින් රිච වුවති.

බොහෝ දේ උත්ත් සු මේ ගැන ටිමපයි. එහෙයින්, ආවායී සෙයින් මූහුම්මද බින් ඉස්මායිල් ඇමා අතින් ලියුවුනු ‘සිරුබි වෙත නැරීම – කෙටුනී කොටස නම් වූ පොකකි සෙරිසකර ව ගැන දක්වා ඇති කරුණු පුහුන් පරිවර්තනය කර ඔබ අතට පත්කර ඇත්තෙමි.

මම ඇමරිකාව හි සිටිය දී, අන්ක සහෝදරයින්ගේ අනුබල දීම තියා, මෙම කෙතිය බැජිතිමස් ව තිම කර ගැනීමට උදවී කළ අල්ලාජ වය සියලු ප්‍රයාසා සිලිවන්නේ. මෙය හොඳකාර ව සකස් කර ගැනීමට දිරිදුන් සෙයින් මූහුම්මද බින් ඉස්මායිල් ඇමා පට මගේ අව්‍ය කාසභ්‍යකාවය සිලි වේයි. මෙම කාර්යයෙහි සාර්ථක හෝ ව්‍යුහකාරව හෝ උදවී උපකාර කළ යැමි කෙනෙකුගෙම උක්සාහය පිළිගෙන මතුන්ට තමාගේ ආසිර්වාදයන් හා අනුග්‍රහයන් පිරිනමන මෙන් අල්ලාජ වෙත – මහුගේ උත්ත් තාමයන් හා ගුණාගයන් මෙනෙහි කර ආයාවනා කර සිටිමි.

අල්ලාජගේ කරුණාව අයුද සිටිනා,  
ආවායී සාලිජ අස් සාලිජ

හිත් 1413 - 11 - 26.

ත්‍රි. දු.1993 - 05 - 17.

\* රොහෝයින් යොහෝ කවරු ද යන්න අවසාන පිටුවේ විස්කර කොට ඇත. මෙම පොකකි රොහෝයින් නම් වූ විවිධ රාෂ යැම ගැනීම් එම විස්කරය පිළි කාබායන සියවින්න.

## ගැඳීන්වීම

අදාළය මෙම විස්තරය පාලකයා ද, විනිශ්චය දිනයේ අධිකාරිය ද හෙයි. දායාව හා කරුණුවෙන් යුත් මූල්‍යමය රුධිප්‍රමි පියල්ල හිමිවිනෝන්. යහපත් ගකි රුවිතුම් ඇත්තනයේ අවසානය පාරුපික වන්නේ ය. කටයුතු අය තිනදින ස්ථියාවන් හි නිපුණු ව හිමිවින් ද විවින් භාර, අන් අය අතර වෙළරය ඇති නොවේ!

යා අදාළය! වබන් පලාතය<sup>1</sup>, පලාමය (ඝමාදනය) හා ආකිරවාදය මෙයෙන් වහලා පහ විස්තරයා වූ මූහුම්මිලද (පල) සුමාවක්, එක්මායේ මිශ්‍රණවක් අනුගාලිකයින්වක් හිමි වේවා!

මුදලිම් කාන්කාවන්ට අද කාර්යාලය් හි ඉදාළාලික නීතිය වියේ ගැලක්ලන් දක්වයි. මෙයට උධාතා කාරණය නම් ඇයගේ තීරමලන්වීය, ගොරුවය හා තම්බුවී ආරක්ෂා කොට ඉතාමත් උයය තත්ත්වයක් ඇයට උධා දීම් අරමුණ ය. කාන්කාවන්ගේ ඇඳුම් රුදුප්‍රමි, මිශ්‍රණයේ රුප ප්‍රත්ස්දරු හා ද්වානාව ලිලාව යතාදිය පිටත රිදහා පෙන්වීමෙහි හිමාවන් පත්වා ඇත්තේ මුදලිම් ම ආරක්ෂාව හිඳිය ය; එවා තුළින් විරද් ස්ථියාවන් ඇත්තිරීම විභාගී පිශීය ය; ඇත්ත් වියයෙන් ම ඉදාළාමය කාන්කාවන්ගේ තීදහසට පහර නොදෙයි; හිමාවන් ඇති නොකරයි. නමුත් මිශ්‍රණයේ තීහෙමමානීකාවයට තීන්දික්, අරකිරීමියක් ඇතිවෙන්න ඉඩ නොදී, දැන් ආරක්ෂාව තුළින් උයය දරානයක එැරණිමට හැකි තත්ත්වයක් ඇතිකිරීම එහි අරමුණ වෙයි.

1. පලාත : - 'අදාළය සාම්ප්‍රදාය විස්තර විස්තර වූ මූහුම්මිලද (පල) සාමාච්‍ර උෂ්ණීය' යුතු වේ.  
මෙහි යෝජිතයා ඇදාළය ප්‍රාප්තුම් හා අනුයේ ඉවා උයය උයය දරානය විශ්‍රාජි හිමිත මෙයිසාරුන් එක්මා ගැන සිය දීමද වේ.

මෙම පොනේහි, හිරුබය කුලින් සාන්සාධීන්ට දී ඇති ආරක්ෂාවේ රැදියෙන්ම ගැන ටියෙකර කර ඇත. මේ වනාහි හිරුබ ඇදිමෙහි ඇලී ඩිටින, රුපට ආභාසරන සාන්සාධීන්ට, එය තටිතවියේ ප්‍රමාණඝලව පිළිපැදිමට අවුදුයි. තවද, සාන්සාධීන්යේ උසස්න රුව පිටව ටිදහා පෙන්වීමේ අදහසින් අලංකාරවයි විශේම භයානක ටිප්පත්තිය ගැන ද මෙහි තීයා ඇත; මේවා සිතට ගෙන තටුපුණු හිරිම යහාන් ඩේ. තවද, හිරුබය අතහැරිමෙන් දේළාවේහි ම ඇතිවින ටිපාක්ෂයන් ගැන මෙහි අනුතුරු ඇගැමීමක් ද කර ඇත; මොනොක් මේ ගැන සිමා බැලීම තුවන්ට පුරුය.

අලංක්‍ර අපගේ වෙනාන්තින් හොඳහැරී දන්නේ ය; මුළු අපට සැල්; මුළු ඉතා යහාන් ආරක්ෂායා ඩේයි.

- ආචාර්යී සෙයික් මූහුමිලද ඩීන් ඉස්මායිල්
- ආචාර්යී සාලිජ අස සාලිජ (පරිවර්තන කර අරථ විවරණය ද ලියු තැනැත්තා)

# හිජාබයේ වැදගත්කම!

## 1 - කිකරුහාවයෙන් පුත් ක්‍රියාවක්!

පිහුව වහාහි අලළාජ (පු.ව)<sup>2</sup> වත්, ඔහුගේ වික්‍රීඩි වූ මූහම්මද (අල)<sup>3</sup> ඇමාරත් සිකරුව කරනු ලබන ක්‍රියාවකි. අලළාජ එය ඔහුගේ වික්‍රීඩිවරයාවක සිකරුවේමි යාර්ථයක් බව ගදනා දී ඇත.

අලළාජ මෙයේ පරිභාසි:

﴿وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قُضِيَ اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَنْ يَكُونَ لَهُمْ الْخَيْرَةُ مِنْ أَمْرِهِمْ وَمَنْ يَعْصِي اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالًا مُّبِينًا﴾ [الأنفال، الآية ٣٦]

“අලළාජ පහ ඔහුගේ වික්‍රීඩිවරයා සිකියම් යාර්ථයක් දෙනා සින්දුවිස් දුන්නේද, පසුව එම යාර්ථ සම්බන්ධයෙක් තම්බට විකල්ප සින්දුවිස් ගැනීමේ අභියන්ත දෙවි විඛින්‍යාය ඇත්තා වූ සින්දු පුරුෂයෙකුට යේ, සින්දු උරුයාකට යේ නොමැත. යව ද, අලළාජට භා ඔහුගේ වික්‍රීඩිවරයාට කවිරණ අකිරු වන්නේද, ඔහු පැහැදිලි විමුරුණුරුණයෙහි හිටියි.”

(අල ඇරඹන් 33 : 36)

මහ පටිඵ් පරිභාසි :

﴿فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَقَّ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بِيَنْهُمْ ثُمَّ لَا يَحْدُثُوا فِي أَنفُسِهِمْ حَرْجًا وَمَا فَضَيْتَ وَيُسَلِّمُوا سَلِيمًا﴾ [النور، الآية ٧٥]

“(ප්‍රාග්‍රීත්දී) මිශ්‍රයේ යාමියා සෞරණ තුළුර (වටභාසි!) ඔහුගතර ඇඟිවික ආරුද සි තෙව විඛින්‍යායකරු බව පිළිගෙන, සිඛ විඛින් දැනු ලබන සින්දුව සම්බන්ධයෙක් සින්දුවෙන් සිඛ ඇල යැමියි අකුප්පියක් නොමැතිව, සම්පුරුණයෙන් රියට අවනා විභාසයෙක් සින්දු රේමාන්දාරීන් නොවියි.”

(අල ඇරඹන් 4 : 68)

2. (ඩු. ට) සුම්බන්ධ විභාසය: “සිරසිය හා ප්‍රාග්‍රීත්‍ය ඇත්තා යුතු මෙහි ඇදහස වැඩි.
3. (ඡල) යෙදෙදාපු අංශයේ ව පැලම්: “අලළාජයේ පෘත්‍රීය හා සමාදහා මූහම්මද ගම්ඩා විභා දැන්වා!” යුතු මෙහි ඇදහස වැඩි.

କୁନ୍ତମାରିଙ୍କ କିରୁବି' ଫୂଡ଼ ପ୍ଲଟର୍ ଯତ୍ନ ଅଲାହାରଙ୍ଗ କିମ୍ବା କିମ୍ବା

අල්ලාභයේ තියෙකය අල්පරහානය මෙලද විස්තර කර ඇත.

﴿ وَقُلْ لِّلْمُؤْمِنَاتِ يَغْضِبْنَ مِنْ أَبْصَرْهُنَ وَكَفَّهْنَ فُرُوجَهُنَ وَلَا  
يُبَدِّيْنَ إِلَّا مَا ظَهَرَ مِنْهَا وَلَيَضْرِبْنَ بِخُمُرَهُنَ عَلَى جِيُونُهُنَ ﴾

[النحو، الآية ٣١]

“విడు, (తామ్రాంకని!) రొంగచీరి బ్రిస్టామిల్స్ కలి పరిషయా : త్రిభుజ కలికటిల్ ఏదీమ రసాయ లోడ్స్ ప్రథమి; నలికటిల్ రసాయిద వెషయి ప్రథమి; నలికటిల్ ద్వారా అలంకారయ (ఎంతాముయన్ రిటెక్ లోహాని ఉన్నర్), అమాయిబెరీయ ప్రథమి. నలిడు, నలికటిల్ రయేడ్రర్ ల్యార్డు, డాలిషిట్స్ ఫారిటాయి కార టా ప్రథమి.”

(ଫେ ପରିଷାତ ୩୪ : ୩୧)

## මෙහි මෙයේ උපයුත් දෙනී:

﴿وَقَرَنَ فِي بُوقُكْنَ وَلَا تَرَجَحْ تَرَجَحْ الْجَنْهِلَةَ الْأَوَّلَى﴾

[الأحزاب، الآية ٣٣]

(ପ୍ରଦୀପକାନ୍ତ ୩୩ : ୩୩)

අද්‍ය මෙය ද පවතී:

﴿وَإِذَا سَأَلَ الْمُؤْمِنُونَ مَتَّعًا فَسَوْهُتْ مِنْ وَرَاءِ جَبَرٍ﴾ [الأحزاب، الآية ٥٣]

“නැඩාතුමාගේ සාරයාවන්ගෙන් එක යම් දෙපස් අද්‍ය තෙවන පිට කිරෝගල මූඛ වි ඔහුන්ගෙන් අද්‍ය තෙවන මූඛ මූඛ මූඛ.”

(අද ඇරක්න ව්‍ය : 53)

දහක පදන් සුරජාන් වාක්‍යයන් නම් (පල) ඇමාගේ සාරයාවන්ට පමණක් සිටියුවන් නොවේ. මෙම වාක්‍යයන් රිමාන්තාරී වූ සාන්ස්කෘතියේ ගැලීවාමට ම ප්‍රාදු වේ. පහක දහන් සුරජාන් වාක්‍යයන් පාඨින් පැහැදිලි ව හා පිළිකරු ඇත. අවධානයෙන් සියලා සේරුම් ගන්න.

﴿يَأَيُّهَا النَّبِيُّ قُلْ لَا زَرْجِحَ وَبَشِّارَكَ وَنِسَاءُ الْمُؤْمِنِينَ يُدْنِيْنَ عَلَيْهِنَّ مِنْ جَلَبِيهِنَّ ذَلِكَ أَدْنَى أَنْ يُصْرَفَ فَلَا يُؤْذِنُونَ﴾ [الأحزاب، الآية ٥٩]

නැඩාතුමාගේ! ඔබගේ සාරයාවන්, ඔබගේ දියැකියෙන්, පවත් ද, ඊටෙන්සියෙන් සාරයාවන් ආදීනට සියලුම: ඔහුන් පමණක් සාමාජික (සේ සැරිය ප්‍රියුරුණුයෙන් ආවිරණය වින ආපුරිණ අදින ආදුම්) ඇදහය යුතු බව. ලෙස හිටින් භැඳී ගැනීමෙන්, සියුන් හිංසා මිටිය විවිධ පුරුෂීන් විමින් ද්‍රාශ්‍ය සේරුම් ප්‍රහැසු යුතු ය ය.”

(අද ඇරක්න ව්‍ය : 59)

6. සියුම් සියරුහාවයෙන් අව ටිකිකාවයෙන් භාවුන් වලුවුරු තිදුන් ටිරිය සංශාධාන සි පාඨම්පාටිය රිදින යුතු එදානාට සිය නොහැකි මැල් ය. ගැම ගොනා ම මේ ගැන මොව දිනිසි: ටිවේලය පාරිසි: ඇස් සියලි. තැනුණු මෙවින් දුව ගැනුව සාමාජිකයෙන් මැවත් දී” යුතු සියරුහාව දාය පුරු නොවන්න. අවට ඉවිමේ හිංසා අරුණු ගැන මානා වැශින්ම අභ්‍යන්තර මේ ගැන අවශ්‍යාත් පාර දිනිසි. අද්‍ය ව ප්‍රියුරුණුයෙන් අවනා වි ඉංග්‍රීසිය ආවුරු මිටි විමිව හා ප්‍රියුරුණු භාවුන්ම් ය ඇත එවා ඇශ්‍යාත්. මෙම අරුණු පාර සියරුහාවයෙන් මැවත් ද යුතු සුරජානායේ ගැව්වාර ව අදාළ නොව ඇත. එවින් උෂ්ණී හා පුරුහාන් ප්‍රියුරුණුයෙන් මැවත් ද යුතු දැනුගත භාවුන් සියරුහාවයිය ටිජි ඇ දායාත්‍ය තිවිත විචාරන් මැවත් ද යුතු දැනුගත භාවුන්ය. සියරුහාවයිය ටිජි ඇ දායාත්‍ය තිවිත විචාරන් මැවත් ද යුතු දැනුගත භාවුන්ය.

නව් (පල) තුමා මෙයේ පැවසු හා

”الْمَرْأَةُ عَزَّزَةٌ“

”සාන්සාඩියා අවියන් ලිපි“ (අද ආරක්ෂා කළ යුතුයි)“

## 2. හිජාබ යනු 'ඉල් ගාස්' (විනිතහාවය) වේ!

අදාළ විපින් සිරුඩා සාන්සාඩියාවන්ට අනිවාර්ය කර ඇත්තේ කිවින් තුළ රඹිප්‍රසාධාවය, විනින් සාම්‍ය සහ යහාගත් හැඳිවිම යතාදිය යෙත එම පිළිසා ය. සිරුඩා ඇඟුරට ම පිළිපැඳීමෙන් මෙම ගෙවිදුණුයන්ගෙන පිරුණු තිරිහයක් ලැබෙනවාට ඇත තැනු. මෙයේ තැනිවිට නොයෙනුත් ප්‍රශ්න විවින් විට මතුවී තිරිහය තරකාදියක් බවට පත් කරයි.

අදාළ මෙයේ පවත්ති:

﴿يَا أَيُّهَا النَّبِيُّ قُل لَا يَرْجُوكَ وَبِنَائِكَ وَنِسَاءُ الْمُؤْمِنِينَ يُدْعَنَ مِنْ جَلَّيْهِنَّ ذَلِكَ أَدْنَى أَنْ يُعْرَفَ فَلَا يُؤْدَنُ﴾ [الأحزاب، الآية ۵۹]

”සාන්සාඩියාවන් ඕනෑම යාරුයාවන්, ඕනෑම දියඹිකායන්, හාව ද වියෝගවින්සායක්ද සාරුයාවන් අදින්ට සියන්තා: කිවින් කම්පනෙයේ සාමාය (යෝ ගෙරුය සම්පූර්ණයෙන් ආවරණය වින අපුරින් අදින අඩුම) අද ගත යුතු බව. මෙය කිවින් හැඳින ගැනීමටත්, කිවින් සිංහ පිවා විවින් යුතුරක්ෂිත විමවත් ඉකාමක් යෝගා (පහසු) විනෙන් ය.“

(අද ආරක්ෂා 33 : 59)

එතැහැක්, මම රුහ යුත්දරය තැකිවි හිය, මහඳ සාන්සාඩියා කමන්ගේ පිටත ඇඟුම් ගලවා කුළුවෙමෙන්, මම මූලුණ, අන් ආදිය පිටත පෙනෙන ලෙස පිටිවෙත්, අදාළරාභය ඇතුළු කරයි. එයේ මූල්‍ය, කිවින් විනිතහාවයෙන් සිටිය යුතුයි යුතු සියා ඇති පෙන් ද අප අට්‍යන්ත ආකෘති යුතුයි.

7. අදාළ ඉහුදු මෙදලද (පල) ඇමා දන්වන මෙම භාෂ්‍ය ඉතාම් සිරිති (පල) ඇමා, මම සිරිති යුත්දරයෙහි ගලන් කර ඇත. මෙය (හයන් - ගරීම්) යොද - යුතුවල රාමස් ටව සිංහ සියා ඇත. (හයන් ගරීම් යුතු සිරිති ගැලුණාගෙන් එම භාෂ්‍ය දැනුවුත්තෙන් ඇඟුම යෝ එම ආකටපෙන් රැක්ස්සානු රාමස් සිරීම ය.) මට ද ඉතාම් යුතුවි (පල) ඇමා මෙය සාමා භාෂ්‍යයෙන් ටව යදහන් කරයි.

ඇරංඡය මෙයේ සියලු :

﴿وَالْقَوَاعِدُ مِنَ النِّسَاءِ الَّتِي لَا يَرْجُونَ نِكَاحًا فَلَنَسْ عَلَيْهِنَّ جُنَاحٌ  
أَنْ يَضْعُفَ شِبَابُهُنَّ عَنِ الْمُتَّهِرَاتِ بِزِينَةٍ وَأَنْ يَسْتَعْفِفْنَ خَيْرٌ  
لَهُنَّ وَاللَّهُ أَكْبَرُ سَمِيعٌ عَلَيْهِمْ﴾ [තොර, ආයා ٦٠]

“සිහිම් කාන්තාවන් තරුණ කාලය ඉගැටිව එවිනාවීම් ආකෘති භැඳීම් පිටියෙනියන් විනෝන් ද, එම කාන්තාවන් නම් රු සුදුව ආපේක්ෂක ලෙස, නම් විවිධ අදුම් ගලවා භැඳීම් තුළුන් එක සිහිම් වරදන් භාජ; තුළුන්, තුළුන් ද එවිනාවීයන් පුළුන් කාන්තාවන් ලෙස භැඳීම් තුළුන්ට යහපත් ය හට ද අල්ලාජ පියලුල ආකෘත්‍ය ය; පියලුල දන්නේ ය.”

(අද ඇරංඡය 24 : 60)

අදුනා වශයෙන් ම, මහර කාන්තාවන් වුවින් තමන්ගේ එනිකාවයා රැකූගන කිවින් විම ඉඟා උදුම් බව අල්ලාජ පටවයි. එය රාජේ නම් තරුණියන් හා වියයින් අඩු කාන්තාවන් කොඨ් පිරිය පුදුයි ද යුතු සිහා බැඳීම ඉඟා වැදගත් ය.

### 3 - හිජාබ යනු 'තහාරා' (පළිත්තාවය) වේ!

අල්ලාජ හිජාබය අනිවාර්ය කිරීමෙන් තිබුණ් 'හිජාබ' නම් වූ අදානය සෞකරණ පූජය ද යුතු පෙන්වා ඇත.

අල්ලාජ රටයයි:

﴿وَإِذَا سَأَلُوكُنَّ مَنْ تَعَافَتُلُوهُنَّ مِنْ وَرَاءِ حِجَابٍ ذَلِكُمْ أَطْهَرُ لِفُولُوكُمْ وَقُلُوبُهُنَّ﴾ [අභ්‍ර, ٣٣]

“හිජාබයන් සාර්යාවන්ගෙන් මින් පැමිකියි දයක් අල්ලක තීව, සිරයකට වූඇඩ් තුළුන්ගෙන් අල්ලපු මැහැවි. මින්ගේ ද තුළුන්ගේ ද පිළිස් පරිප්‍රේමාවය රැඳීමට මෙය ඉඟා යහපත් යේ.”

(අද ඇරංඡය 33 : 53)

3. මෙම දේව විකාශයි, “අල්ලාජ පියලුල ආකෘත්‍ය ය: පියලුල දන්නේ ය” යුතු සිය ඇඟ. එසේ පුරුෂයන් නම් ඇඟ යාම් ද යහපත් විනෝන් ද යාම් පාදන ඇඟයියා ම අල්ලාජ දන්නා මට සිහිදු ඇඟයා භාජ; නම් අදහසට ටීරුද්ධි ව භාජ සිහිම් සිහිවාට භැඳී නොවා. සියයින් ඇදීම අල්ලාජයේ අභයකි. එමින් ඇක්වා යාම් යාම් පරිප්‍රේමාව ය.

କେବିନ୍ ଯାତ୍ରିଙ୍କ ହୋଇଦିଲୁଛା ତିରି, ରେ ରୂପ ପିତା ଏବଂ ଆଜୁଲିବାରେ ଅଧିକିଲାଙ୍କର ହୀନ. ଉଠିବା  
ତିରି, କେବିନ୍ ଦିଲୁଛା ଯାତ୍ରିଙ୍କ ରୂପ ପିତା ଏବଂ ଆଜୁଲିବାରେ ଅଧିକିଲାଙ୍କର ହୀନ  
ପ୍ରାର୍ଥିବା. ତେବେ କେବେଳ, ଲିଖନ, (କିମୁଦି ଶୁଣିନ) ବ୍ୟାଲାତର ଯାତ୍ରି କିମୁଦିପାଦ ଦ୍ୱାରା ଲେଖିଲା,  
ତାମି ପ୍ରି ନିରଦେଶ ମୁରମ୍ବନ୍ (ଅଧିକର) ଅଧିକିଲିମ ରିକାର୍ଡିଙ୍ ହୃଦୀ ଲେଖି; ତାମି ଦ୍ୱାରା କିମୁଦି  
ଲେଖନାରେ ଅଧିକରାତର ତେବେ ବାଦିବୁଦ୍ଧି ଦ ଲେଖି. ମୁଲ୍ୟାଙ୍କ ଅଧିକର କିମୁଦି  
ଅଧିକରାତର ଯତନିବିରୁଦ୍ଧ ହାର୍ଦି ପରିପ୍ରେତର ଦ ତେବେ ପ୍ରାଚ୍ୟ ତାରଯାଙ୍କ ବିକାଶରେ ଯ.

අද්‍යාත්‍ර පටිසංඝී:

﴿فَلَا تَخْضُنَّ بِالْقَوْلِ فَيَطْعَمُ الَّذِي فِي قَلْبِهِ، مَرَضٌ وَقُلْنَ قَوْلًا مَعْرُوفًا﴾ [الأحزاب، الآية ٣٢]

"ଓଡ଼ିଆ (କୁଣ୍ଡଳ ପ୍ରାଚୀନ ଲୋକଙ୍କ ମହାକାଵ୍ୟ) କଠା ଜ୍ଞାନରେ ମୁହିଁ. ଉତ୍ସବିଯାଦ ଏବଂ, ମିଶ୍ର କି ଲେଖି (କରକ ଲେଖନାରିବା) ଅଛି ଏବଂ ଏହିନ୍ତା ପେଶେବିକଙ୍କୁ ଯ."

(ಅಲ್ಲ ಪರಾಖಾತ್ 33 : 32)

4 - කිහිප ආරක්ෂාව සඳහා වූ පලිහක් වේ!

ନାହିଁ (ଅଳ୍ପ) ଛୁଟିବା ପରିଷ୍ଠା ଫ୍ରାମ୍:

"إِنَّ اللَّهَ حَسِينٌ سَتِيرٌ يُحِبُّ الْمُسِتَرَ"

"ଫୁଲିବ ପ୍ରେକ୍ଷଣରେ ସ୍ଥିତିରେ ହାତିଦି" । ଏହା 'ପିକଟିର' ୱିଳିଦି । କିନ୍ତୁ 'ତତ୍ତ୍ଵ' (ତାଙ୍କ ସ୍ଥିତିରେ) ଏହା 'ପିକଟିର' (କାହିଁ ସ୍ଥିତିରେ ଆରମ୍ଭାବି କାହିଁ ଅବିରତକାରୀ) ଯତ୍ନାଦୀବ ପ୍ରିୟ ହାତିଦି ।"

9. සහිති - අදාළාජ් ටිකීටයිස් තැබෙයි: මූල්‍ය පාම දායකාරය අනිවාර්ය සුඩාවන්ගේ හිඳුව ව එදිවානු නැත. අදාළාජ් අධ්‍යාපනය මිශ්‍රත්ව ඇඟිල්ස්, මිශ්‍රත්ව රුක්කිට් ම මිශ්‍රත්ව එරුදුව එහිටුවයි. නැවුත්, මූල්‍ය (ටිකීටයිස් තැබෙයි) මිශ්‍රත්ව, සින්ස් සිරිලේලි උරුදායිට පාඨ වී, මිශ්‍රත්ව පාඨ රිඳී ගාහ මිශ්‍ර, පටි පාඨ ආදා පිටිට දායක, අවශ්‍ය ඉංග්‍රීස් අදරුව රිඹා නොට නැති සිටියි. රාජ්‍ය මිශ්‍රත්ව, මිශ්‍රත්ව පාඨ සිංහයින් පැවතිරිණිලියි, සිංහරිණිලියින් ආ-ඡාර ව අංශාධ්‍යාලුවිය ව වෘත්තා පාඨකාරීන් නැමි, සිංහ වියෙන් විඛ්‍යාත ඕ, අදාළාජ් මිශ්‍රත්ව දුනුව සිරිලේලි පදුඩුට නොවියෙනායි.

ඩැකුණා මෙලෙප ද රටියා ඇත්:

”إِنَّمَا إِمْرَأَةً نَزَعَتْ ثِيابَهَا فِي غَيْرِ بَيْتِهَا، حَرَقَ اللَّهُ عَزَّ وَجَلَّ عَنْهَا سِترَهَا“

”සිහියම් සාම්බාවිස් කම් සිවිලේ හැර, (නවීක් දරානයක ශොම්බා සාර්ථකය් යදා වෙත්විටිය අදහස් ඇතිව) කම් ආදුම් ගලවියෙන් තම්, ඇය අල්ලජයෝ ආරක්ෂකව් හැඹි කර ගැනීම්.“<sup>12</sup>

මෙය වනාකි, එම දරානයේ ඇයගේ ස්‍රීයාව අනුව (යහපත් ස්‍රීයාවිස් නම්) කාම්යයන් ද (අයහපත් ස්‍රීයාවින් නම්) දීමිල් ද ලැබෙන විළපින් ඇතැයි ඇත්.

## 5 - හිජාබ් යනු තක්වාන් (දෙශීයන් කෙරෙහි බිය භා ආදරය) වේ!

අල්ලාජ රටියායි:

﴿يَكْفِيَ مَادَمَ قَدْ أَرْزَلَنَا عَلَيْكُمْ لِبَاسًا يُوَزِّرِي سَوْءَاتِكُمْ وَرِيشًا وَلِبَاسُ الْقُوَّىٰ ذَلِكَ خَيْرٌ﴾ [الأحزاب، الآية ۲۶]

”අද්ධියේ දැරුවෙනි ! ඒය විභයන් ම, අප ඔබට ඔබව රහාය විසා ගැඹීමිවිස්, අරු-කාර විමෙවිස් පරිපිළි දුන්සෑහැඳි, පැමියි, පැස්ටියි‘ (අධීයන් පෙනෙරහි සිය හා ආදරය) තම් වූ පරිපිළි (උයට විහි) උතුම් ය.“

(අල ඇරඹන් 7 : 26)

10. පිළියිර - ණුළුවය පිළියිර පුළුවකි : අනිහරු වූ ස්‍රීයාවින් නැඹුක්වීමේ පිළියිර අල්ලාජ රිපින් ප්‍රමිතය කර ඇම, අල්ලාජ ප්‍රමිතය දැවැනි උපයාර පෘදුජාන් දැයාකරු වි ශොම්බා ස්‍රීයාවින් හි යැයැයි. එහ පැවුරුය පිළු වින හැර, පැවුණුවාය වි, පැවුව අල්ල පිළියිර අවශ්‍යව එළු රිපින් ද ඇඟ. පාය සාම්බායන් පැවුරු යම් අපිය සාර්ථක නැඹුක්වා පෙනෙරහි අල්ලාජ ආදරය දැක්වියි: රැඳූන් ම, තම් පාය ස්‍රීයාවින් එළිදුව් සාර්ථකන් හා අනිහරුව් අනිවෙන්නා වන වූ පුද්ගලිකරුවට ආදරය පෙනෙයාවියි. එම වූ පුද්ගලිකරුවන් මහ ඇඟයදර වූ පුද්ගලිකරුවන් එහ ස්‍රීයාවින් එළිදුව් ශාවාර, රැඳ නැඹුක්වාව අල්ලාජයෙන් දැමාව අල්ල පිළියිර එවට උපයාර ඇත්තෙන් ද, රැඳ වූ පුද්ගලික නැඹුක්වාව එහ අල්ලාජ ආදරයදැක්වියි. පිළුව ය අල්ලාජයෙන් පැවුව උපයාර උපයාරිකි. අම්ජ හිජාබ ද යා, එය අභ්‍යාචනාවේ මූලික පැවුව පැවුව එවට උපයාරිව විශ්වාසිත පිළියිර වින හිජාබ ය.“

අද ලෙට වැඩි දෙනෙකුගේ ඇදුම්, ගරීරයේ පුනර්දරප්‍රවිය පිටත පෙනවන විලාභිතාවින් පුණු ව ඇත. විශේෂයෙන්, කාන්තාවන්ගේ ඇදුම් ඉකාමක් වෙහෙය මහතාපි රි මිශ්‍රන්ගේ ගරීරය විසා ගනනා ලෙස සකස් ව ඇත. එහෙම්, මිශ්‍රන් අඩි නිරිඛිප්‍රවි ඇදුම් අදීන්නේ ය.

නමුත්, රේමාන්ධාරීන් වූ කාන්තාවන්ගේ ඇදුම් ඉහත දෙහන් ඇදුම් විලට එහෙයි ය. මිශ්‍රන් කම අවෝපිඩි (අල්ලාජ) යේ අනු පිශිපැද කම ගරීරය ආරක්ෂා කර ගැනීමටත්, කම ගරීරයේ රුක්ස් පුදේය විසා ගැනීමටත් ඇදුම් අදින්, මේ වනානි දෙවියන් කෙරෙහි තේ හා ආදරය දක්වන ස්ථියරිකි.

## 6 - හිජාබ් යනු 'ර්මාන්' (විශ්වාසය) වේ!

අල්ලාජ, අල් මූස්ලිනාජ් තම් වූ රේමානයන් පිරිනු කාන්තාවන්ට හැර අන් අයට සිහුවි ගැන සියලිපි සිල්වි නැත.

මිශ්‍ර නම් (අල්) ඇමා හට මෙය පටනයි:

[۲۱] ﴿وَقُلْ لِّلْمُؤْمِنَاتِ﴾ [السور، الآية ۲۱]

"හට ද (නම් ඇමාන්කි !) දේ විශ්වාසය (රේමානය) ඇඩි (මූලින් වන) කාන්තාවන්ට පටනයින්...."

(අල් පාර්ජන 24 : 31)

11. ඔය - අපුදින්ද, තිකාරේ, අල් ගෙහෙහි, ඇමැල්, ගැලීජ අන්තිකාරී යහාදී ප්‍ර්‍ර්‍රායන්හි යදහන් ව ඇත.
12. ඔය - අපුදින්ද ආස්සිරූපී යහාදී ප්‍ර්‍ර්‍රායන් සි යදහන් ව ඇත. ඔය යාද භාෂ්‍යය ටෙ අමාම සිරිලි රාචනයි.
13. (රු) රේඛාලානු අනුෂ්‍රා අයෝ: අල්ලාජ රාජා / රාජිය පිශියනිස්වා!
14. ඇම් පුලුලිඟන අල සිංහ, 'ප්‍රානන අන්තිකාරී' යට දැන් පිටරුනෙහි මේ ගැන යදහන් කර ඇඩි ටෙ ඕනෑදි අස්සුනාර් සි යදහන් ව ඇත. ටෙරම : 4 : 376
15. ඉංම් රාජිය (අල්) ඇමානය 'උ්‍රිජන්' තම් වූ ප්‍ර්‍ර්‍රායන් (2 : 905 අංකී) ඔය යදහන් වයි. මෙම යදාය පටනයාන්නෙය වෙත 'උ්‍රිජන්' නම් මි. ඔම පටනයාන්නෙය වෙත සි එන් ගැනක යෝ මූලිකා ආරිමිස් ඇත. උදාහරණයක් වියයෙන්, 'A' විශ්වාසන් සේ 'B' විශ්වාසන් සේ 'C' විශ්වාසන් සේ 'D' නම් පාරිපුළු, ~ \_\_\_\_\_ ~ 'C' ගැඹුම් යායිතානෙන් මෙම යදාය සැකින් ට යායාදුපුළුවි නම් ඔය 'උ්‍රිජන්' භාජ් නම් යි. ඔම යදාය ගැන ඉම්ඩු සියලා එටි ඇඩි එදී පටනයාන්නෙය වෙත අවෝජනය ට දුරටි යි යුතු සියලි.

ಹಾರಿತ್, ಇರುಭಾಷ್ ವಿಂಕಾಯಜ ಲ್ರಿಟಿನ್ ವಿಶ ಹಾನೀತ್ವಾವಿತ್,

﴿وَنِسَاءُ الْمُؤْمِنِينَ﴾ [الآخراب، الآية ٥٩]

“ರೆಂಬದೀರಿಂಬತ ಹಾರಿತ್ ...”

ಯನ್ನ ಅಂತಹ ಲೆಡ ಅಲ್ಲಾಹ ಈ ವಿಂಕಾವಿರಯಾವ ಅಂತ ಹಾರಿ.

ರಿಪ್ ವಿರಸ್, ಬನ್ ಹಾತ್ತಿ ಯೆರ್ಪ್ರಯವ ಅವಂ ಹಾನೀತ್ವಾವಿತ್ ರಿರಿಪ್ ಅಪಿಂ (ರಲ್)೧೩ ಇತ್ತಿಯ ಒತ್ತಿರಿಲ್ಲವ ಆಲೆಯ್. ರಲ್ಲ, ಈ ಹಾನೀತ್ವಾವಿತ್ ಐಫ್ಲೆಲ್ಡ್ (ರಿಹಿಲ್ಲಿಡ ಪೆಹೋ) ಅದ್ದಿ ಇದ್ ದಿರಿಯ್ಯಾ. ಅಂತ್ ದ್ವಿ ಅಪಿಂ (ರಲ್) ಇತ್ತಿಯ,

“ಅಂತ್ ವಿಂಕಯ್ ಉ ತಿಬ ಇತ್ತಿ ರೆಂಬದೀರಿಂ ನ್ನ (ಲ್ರಿಂಲ್ಲಿ) ಹಾನೀತ್ವಾವಿತ್ ಹಾತ್ (ಇತ್ತಿ ಇದ್ ದಿರಿತ್) ಅಂತ್ ಅದ್ದಿ ರೆಂಬದೀರಿಂ ಪ್ಲ್ಯಾಸ್ಟಿಕ್ ಅದ್ದಿ ಹೋವಿ (ಬರಿ ದ್ಲಾತಾರಂತ್ಹ.) ತಿಬ ರೆಂಬದೀರಿಂ (ಲ್ರಿಂಲ್ಲಿ) ಹೋವಿ ಹಾನೀತ್ವಾವಿತ್ ವಿಂಕಯ್ ಹಾತ್ ಅಂತ್ ಅದ್ದಿ ಘಾಷಿ ಲೆಡಿತ್ಹ. (ಇದ್ಯಾರಂತ್ಹ.)”೧೪ ಯನ್ನ ಚೀಲ್ ಡ.

## 7 - ಹಿರ್ಜಾವಿ ಯನ್ನ 'ಹಯ' (ಲೆಡ್ರೆಪ್) ವೆ!

ಹಾರಿ (ಹಲ್) ಇತ್ತಿ ಪರಿಪ್ ಇತ್ತಿ:

“إِنْ لِكُلِّ دِيْنٍ حُلْقًا، وَخُلُقُّ الْإِسْلَامِ الْحَيَاةُ”

“ರಿಪ್ ರಿಪ್ ಅಂತ್ ಕಾರ್ಮಿಕವ ಉ ಅವಂ ದ್ಲಾರಿಯಂತ್ಹ ಪಿಕ್ಲಿವಿಂಬ ಇತ್ತಾ. ದ್ಲಾರಿತ್ ದ್ಲಾರಿಯ 'ಹಯ' (ಲೆಡ್ರೆಪ್ ಚೀಲ್ ರಿಪ್) ವೆ.”೧೫

ಹಾರಿ ವಿರಸ್ ರಿಪ್ ಅಂತ್ ದ್ಲಾರಿಪ್:

“الْحَيَاةُ مِنَ الْإِيمَانِ، وَالْإِيمَانُ فِي الْجَنَّةِ”

16. ಅಂತ ಹಾತ ದ್ಲಾರಿ ಅರ್ ಕಿರ್ಲೆಡ್ (ರಲ್) ಇತ್ತಾ 'ಅಂತ ರೆಂಬದೀರಿಂ ಪರಿಪ್ಲಾ ಇಂದ್ ಹೆಡೆಯಂತ್ ಡ' ಯನ್ನ ಕಿರ್ತಿ.
17. ಅವೆಡ್ಲೆರ್ಲಾರ್ ಫೆಲ್ಲೆ ಏಲ್ (ರಲ್) ಇತ್ತಾ, ಹಾತ ದ್ಲಾರಿ ಅಂತ್ ಅದ್ಯಾಯ ಅರ್ ಹಾನೀತ್ವಾವಿತ್ ಹಾತ್ತಾರ್ಲ್ (1/22 ಫರ್ಮಿ ಹಾತ್ತಾರ್ಲ್) ಪ್ಲಾಸ್ಟಿಕ್ ಅಂತ್ ಹಾನೀತ್ವಾವಿತ್ ಹಾತ್ ಇತ್ತಾ. ಅಂತ್ 'ರೆಂಬದೀರಿಂ ಪರಿಪ್ಲಾ ಇಂದ್ ಹೆಡೆಯಂತ್ ಡ' ಯನ್ನ ರಿಪ್ ಕಿರ್ತಿ ಇತ್ತಾ. ಅರ್ ಹಾನೀತ್ವಾವಿತ್ ಅಂತ್ ಅಂತ್ ಹಾನೀತ್ವಾವಿತ್ ಹಾತ್ ಹಾನೀತ್ವಾವಿತ್ ಹಾತ್ ಹಾನೀತ್ವಾವಿತ್ ಹಾತ್ ಹಾನೀತ್ವಾವಿತ್ ಹಾತ್ ಇತ್ತಾ.

“ලේඛුව (මිය ඇසි බව) රෝහයේ අයයකි. රෝහය වහාහි ය්වරයය (පොදුයි).”<sup>16</sup>

නැවතින් රූමා මෙලෙස සිහා:

”الْحَيَاةُ وَالإِيمَانُ قُرْنَا جَمِيعاً، فَإِذَا رُفِعَ أَخْدُهُمَا رُفِعَ الْأَخْرَ“

“ලේඛුව සහ රෝහය රික්ස මත රික්ස රේ පරිභිඛී; මෙයින් රික්ස (පිටක) ගෙසෙයා අභාස ඩිඩ වැළැවේ.”<sup>17</sup>

විශ්වාසීන්ගේ මට වන ආධිෂ (රුප) තුළිය මෙලේ සියයි:

“අල්ලාජයේ වික්‍රාබ්ධියා සහ පසුව මගේ පියා ඇමදන කළ කාමරයට මම මගේ පිටක යාව (Garment)නැඹිව යාම පිරික්ස් ව කිෂ්ටීයෙන්. එරිව, මෙම දැඳනා මගේ ස්ථාපිත පුරුෂයා සහ පියා යන හැඳිම ය මට කිෂ්ටීයෙන්. තමුහ්, උමර (රුප) ඇමායේ දේශය එහි ඇමදනය කළ පසු, රූමා විෂුවින් මට ඇති වූ ලේඛුව තියා මම මගේ පිටක යාවිව නැඹිව රුම මාමරයට ඇඟුර විය නැතු.

මෙයින්, අනා පිරිමින් යම් කඩා ගන්නා සම්බන්ධිකාවය ගැන ආධිෂ (රුප) තුළිය දැරු ආකෘත්‍ය සුමත් ද යුතු විවහා සහ හැකු. මෙලෙස, රිස් කාජ්ඩාවියා සුළ අවහාවියෙන්ම පිහිටා ඇසි ලේඛු යටත රික්හිට සිරුඩ්‍යක් භැවිතුයි ඇතා.

## 8 - හිජාබ යනු 'ගිරාස' (සින් කන්ස්සල්ල) වේ!

ලිනියෙනු යහුමග යන්නේ තම් චිජුගේ දිව්‍යාචික භැංකීම් යා ස්ථාවන් පිවිශුරු වන්නේ ය; ඔහු තැබුදි සිරිමෙන් වැළඳී සිරින්නේය ය. එවැන්නෙක් කම කාරුයාව හෝ දුවිරුන් අනා පිරිමින්ගේ බැඳුවට ලක්වීම ප්‍රතික්ෂාප කරයි. සිරුඩ්‍ය මෙයට අදා රික්හි. ශිරාස තම් වූ සින් කන්ස්සල්ල මිනිහාට සංවර්ධනයාව ඇසිකර, කම කාජ්ඩාවන් අත්‍යාවත්තයේන් ආරක්ෂා කර ගැනීමට උද්වි වේයි.

18. මෙය, ‘අක්සිංක ආක්සිල් පි මිනිහි උලුෂාජල තුළිනින්’ හම් වූ ඉන්ඩ්‍යන් (පිටු 11) රික්හි රේ ඇය. රෝහයට විවිධ පිරිමින්ගේ යාරුවිජ් (නැශ්‍යාච්චා යාරුවිජ්) වෙ උක්ස අයා රික්හිකර දෙන මෙම ගුනර්ඩ ගුන්සු අස්සාස්කිර තමුහාකා එහින් සිම තුවිනි. මෙම පිදාය ගැන වික්‍රාබ්ධිය පාවත්‍ය සියා අද පැස්ස්සී, ඉමාම මුහුරු, ඉමාම තුවිනි තුනි ඇයෙක අදහන ඇුවු මිලය පිදිනා හැජ්ජකිෂ් යුතු සියා ඇය. පටිද, ~ මෙම ඉමාමිරු දැඳනාම වී ගැන සිවිවිත සිව් නාත යානා ද සිං සියා ඇය. අද ඡස්ස්සිල්වෙ මෙම ප්‍රකාශයෙන් ගැන අත්‍යාවත් සිරිවිත සිව් නාත.

අද, ලොවින් බෙඩුකර රහ්‍යවා දාචිරුයාවෙන් යුතුව සටපුව කිරීම බොසේ දුරට  
නැඟි වී නොදී ඇත. රිඹුත්තන්හි අනු උප්පීන් දෙද සාමූහික ආයාවෙන් යුතුව බලයි. මොයින්  
නම් උප්පීන් දෙද වෙතක් අය රැලෙසම බැලීම ගැන පිහිදු අඩංගක් පිහැනෙන තැනක.  
විදි දැනෙක් අදුම් ඇද අදාළ (භෞත්‍යා ලෙස පෙනෙන) අධි කිරීමේන්දුට පිටත උප්පීන්  
සම් වායි වී විඳිඛුරු ඇ බලා ගැඹුව වන බව තෙ දැක්නෑම ඇත. පවති ද, මොයින්ගෙයා  
සාරුයාවෙන් රිජිනි පරිපරුයක තම අරිරුණු රුහු ප්‍රශ්න පෙනෙන ලෙස අධි කිරීමේන්දු  
ව දිරීම සේ හිටුන් දෙද අනෙක් පිරිමින් රාහාරීක බැඳුම් ගැන සෙවන්දලටට  
රැඳී නොවේයි. ඇත්ත වියයෙන් ම, රැලෙස බලා දැනෙක පිහාමිම සේ දිකින් භාම් දැඟ  
දැක්කි විදිම හිටුවට ප්‍රශ්නයක් බව හැඳුනුවන් තැන. හිටුන්ගේ අභ්‍යන්තර භැංශීම විතැනක,  
අපට බලාන් හැඳිනාම් හිටුනුක් බැඳීම් වරුදු තැන! යන්න ය. මේ මොයින්නෙයා  
ස්ථානීය වූ තේරීමකි.

ପାତୁର ଦିଲ୍ଲୀରେ କିମ୍ବା ପାତୁରରେ କର ଗୁଡ଼ିଲିବ ହୋଇଥିବ ହୈଛିବିଧି  
ଲିବ କିମ୍ବା ପାତୁରରେ କିମ୍ବା ପାତୁରରେ କର ଗୁଡ଼ିଲିବ ହୋଇଥିବ ହୈଛିବିଧି  
ଲିବ କିମ୍ବା ପାତୁରରେ କିମ୍ବା ପାତୁରରେ କର ଗୁଡ଼ିଲିବ ହୋଇଥିବ ହୈଛିବିଧି  
ଲିବ କିମ୍ବା ପାତୁରରେ କିମ୍ବା ପାତୁରରେ କର ଗୁଡ଼ିଲିବ ହୋଇଥିବ ହୈଛିବିଧି

ପିରାମାନୀ ଲେଖକଙ୍କ ଦୋଷେ ପାଇଯନ୍ତ କି ଅଳିନ କିରିଦିନ ହୁଣିତି ଲିଙ୍ଗ ପ୍ରକାଶକ ରୂପ ହୁ ପ୍ରିୟାଲିଙ୍କ ଦୂରି କିମ୍ବାତଥି ଏହି ପାଦିରିଷ୍ଟଙ୍କ ରଥ ବିଭ ଜ୍ଞାନପଦକି.

අධි (රුඩී) ඇමා ක්‍රියාවලින් එක දෙනෙක් හඳුවූ විට මෙයේ පැවතු හා

ଦୁଇଲାଟିମେ ଅନ୍ତରୀଳ, ହାର୍ପ୍‌ଯାରି, ଦ୍ୟାକଣ୍ଠିଙ୍କର ଓର୍ଫ ଅନ୍ତରୀଳ ମିଳିଛି ଉଦ୍‌ଦେଶ୍ୟ କୁନ୍ତକାରିଙ୍କ ବ୍ୟବୀକ୍ଷ, କିମ୍ବାତାଙ୍କ କେବଳିକ, ଦ୍ୟାଲାରୁ କାହା କିମ୍ବାକିମ୍ବା ଆରଜ୍‌ବ୍ସର ଏହିମା ଥିଲାମୁଣ୍ଡ ମିଳିରେ ଅନ୍ତରୀଳଙ୍କ ଏ. ଲେଇପି ଅନ୍ତରୀଳ ଅନ୍ତରୀଳଙ୍କ କା ପ୍ରାୟୋକିତ ବ୍ୟବୀ ରିକିଲିଙ୍ଗର ଅନ୍ତରୀଳଙ୍କ ଅନ୍ତରୀଳଙ୍କ ପାଇଁ ଏହି ଦୁଇଲାଟି ପାଇଁ ଏ.



# තබරුජ ය (කාන්තාවන්ගේ වහිකරණය පෙන්වීම) තිත්ද්වකි!

1 - තබරුජ<sup>19</sup> යනු අල්ලාප් ව යහ ඔහුගේ වක්ත්වාවරයාණතට අකිකරුවීම වේ!

අල්ලාප් යහ ඔහුගේ විස්තා (පළු) ඇමාරුන් ව සිකරු නොවන කෙනෙක්, ඇමාට ම සිංහ පිඩාව ඇඟිල් පරායන්නෙහි වෙයි. එයේ නැඹු ව, ඔහුගේ එම අකිකරුවාවයෙන් අල්ලාප් ව සියිදු සිංහවිස් පිඩාවයි ඇඟිවත්නේ නැඹු.

තත් (පළු) ඇමා මෙයේ පැවැසු න:

”كل أمتى يدخلون الجنة إلى من أى“ فقالوا يا رسول الله من يأى؟ قال : ”من أطاعني دخل الجنة، ومن عصاني فقد أى“

”මෙයි උමිකෝ“ (ඝමාරුව) ඇඟල් වූ දැම කෙනෙක් ම උවරයට ඇතුළු වෙයි, ප්‍රතිස්ථාපන කළුවක් නැර! “එමිට, යහ රුජුලුලාප්! ප්‍රතිස්ථාපන පරායන්නියේ කුවිරු දී!“ යනු තිබුණු (කෘෂිකාන් ලිපුයන්) ඇඟල් න. එයට පිශිචරු දන් තත් (පළු) ඇමා, ”කුවිරුයේ මට සිකරු විස්තා ද තිබුන් උවරයට පිරිසෙහි: කුවිරුන් මට අකිකරු විස්තා ද තිබුන් ර (එහි පිරිසිමට) ප්‍රතිස්ථාපන පරායනායා!“ යනු සිංහ

19. පෙබරුජ්-හාකාට ඇඟිල යෝජි, ”සාම්බාවයාය රු යුතුව විදාහ පෙන්වීම, ඇයගේ මූල්‍ය රිදාහ පෙන්වීම, ඇයගේ උරිරාය භාවිතුවේ පෙන්වීම, නම පාලී පුරුෂය නැර අන් පුරුෂයන් පාලන් එහි ලාඛ මර ඇඟිලට පෙන්න යාම ප්‍රයාකායය ව සිරිල්“ යනාදිය වෙයි. ඉඳුම අඟුව මෙයි යෝජි යෝජි නම්, ”සාම්බාව නම් රු යුතුව විදාහ පෙන්වීම“ යුතු වෙයි. නම්ද, ”අද මම උරිරාය භාවිතුව පෙන්න පෙනෙන ලද (අන් ආයෝ ඇඟිල ඇරියෝයන ලද) ඇරිදිල“ නම් මු යෝජියා මෙයට ඇඟ. (පළු පාඨම 22/4) පාඨමරුන්නේ අදාය ඇඟිල, ආනා පිරිසිනට ඇඟිල පෙන්න ඇඟිලට පාඨමරුන්න නම්ව ඇඟිල ඇඟිලයාදීමින් ම නම් උරිරාය ඇරියෝයන් ද රේ ඇඟිලයා ම පෙබරුජ් වෙයි.“ යුතු යෝජි නම්, ”පෙහර වේ සාම්බාවය අන් ආයෝ පියා යා බැලුම ඇදායකානා ඇඟිල් දිරිසිංහ රාවරින් අල-ඡාර වූ පිය වැඩිම් දම්පන් නම් එයද ඇඟිලයා (සාම්බා ඇඟිල) “පෙබරුජ්“ නම් මු විභින්තු ප්‍රමාණයි.“ (මට්ලානා මධ්‍යයි (රප) ඇමායේද පිරාව් නම් මු පෙනිය, 8: 132.

20. ප්‍රේසුල් ප්‍රියාරී, අරුණී ඉ-ප්‍රීස් ප්‍රාග් යාන, විරුද්ධ: 8, ජයිත් ද-ස : 384, 8: 284.

ଶ୍ରୀଅର୍ଥିବା (ରତ୍ନ) ଅଟେ, କିମିଯାଲୀ ହାତି ସ୍ଵି ଦେଖାଇଲୁ ଠିକ୍ ଏକାମ୍ବିଲିମ୍ବ ଫଳିକୁ  
କହିବା ପରିବାର ରିତ, ତାବି (ରତ୍ନ) ଅଟେ କରୁଣ୍ଣ ହଜାରାତି କଟ ବେଳେ, ଠିକିତ୍ତ ଠିକିତ୍ତ ଲେଡ  
କବିରୂପ ଯେତେ ଦୃଷ୍ଟ ସ୍ଵି ବେଳେ ପାଦଧନ ପାଇଲୁ: ୧

“අධිකුරුතාව ඉඩිලු මද්දල (රෝ) ඇමු වෙතේ පරිපායි : “හටි (හටි) ඇමු ගතිදහන දායක් ප්‍රියභාෂෙ තුළ. එයින් රැකක් ලබ ආයාජාධීනා කැඳක යම් ගු පූඩ්‍ර පෙන්වීම නැරඹා නැරඹා යුතුයි.”

ବୁଦ୍ଧାତି ପ୍ଲଟକି(ରଜ) ବୁଦ୍ଧା ମେନ୍‌ଦ କୀହ:

" మామిదుల్చ కలిగు ఫలం కూరిల్చు కూర ఇచ్చ అవలి అంబలో కిరర్జర్ లిడి. లెయ  
చిహన్ధిక ప్రియవిషీ. లెయది 'మూడుమామీకు మైకు' అస్తుల్చు ఉండిన్ ఎడులు యొలి  
ట్టమాను కృతిం, నుండి దుర్గాల్చు లిస్తుల్చు ఫలం కూర లి క్రొపి నుండి స్తుప్పదురుపుల్చ అంబలోల్చి  
లింగుల్చ కూర."

2 - තබරුපුද් යනු හයාතක. විනාශකාරී පාඨයක් වේ!

රුක්කයියා නැමුවන්නියෙන් දියණිය වූ උමේමාස් ඉංගලාමය පිළිගැනීමටත්, තව්  
(පද්) ඇමා ‘අල්ලාපනය විස්තරය’ බව විශ්වාස කිරීමටත් තව් ඇමා එක ආවා ය. එමිට  
තව් (පද්) ඇමා ඇය අම්බා වෙළෙස් සිහා:

"ମେହେ ଏତେ ଦ୍ରବ୍ୟାନ୍ତରୀକରିତା ପରିଚ୍ୟ ଦିଅବୁ: କିମି ଦ୍ଵାରାଲୁହିତ ଧରିବା ବିଳା କାହାରେ କିମ୍ବାରେ ଲିଖିବା  
ଲିଖିବା ଆମାରିଥାରୁକୁ ରହୁ ହାତ ଆସୁଥାଏଇ; କିମି ଆମାରଙ୍କାଣେ ଆମାକାଳ ପ୍ରଥାଏଇ; କିମି  
ଆମିଲୁ କାହିଁରେଇ କରିବିଲାଯିପର କି ଆମ ରିକାର୍ଡିଂରୁକୁ ଆମ ବେଦିବ ଆସୁଥାଏଇ; କିମି  
କିମିଲେ ଦ୍ରବ୍ୟରୀକରିତା ଆମିରେଇ ପ୍ରଥାଏଇ; କିମି ବିଳିଲେ ଆସ ହାତାଧରେ ଥାର କିମ୍ବାରେ ଆମାକିରି  
ପ୍ରଥାଏଇ; କିମି ରିଲୁହ ନାହିଁ ଦ୍ଵାରିବ ଆସୁଥାଏଇ; କିମି ରାଜି ଲିଖିବା (ଫର୍ମରୁକାରିତି ପରି ମୁହଁ ଥାବା)  
କୁରାଯିବ ଏବଂ ପାଇରାର୍ଥେ (କାହିଁ ମୁହଁ ଦିନ ବିଜାରିତା ଥିଲାକିମି ଆମରୀତି) ଆମାକାଳ ପ୍ରଥାଏଇ ॥

ଓলିହି, କାବି(ଦଲ) ଭୁଲିଏ କଥାତିକ ପାପକୁରି ଶ୍ରୀଯାଲିଙ୍କ ଜମି କବିରୂପରୁ ଦ ଠକଣ୍ଠ କର ଅଛି ବେଳି ପ୍ରାଣୀକ୍ଷି ଯ.

21. දූලම් අභිජා දූලමාය නේතු පටහෙන රූපාලාංස “දූලම්” උග්‍රයේ (4/101 අරයේ භාවයේ) ඇය.

22. “භාග්‍යීකාරු” පරිභා නේතු පැහැදු රූපාලාංස “භාග්‍ය” අරයේ භාවය (8/141) සඳහායෙහි දෙපාර්තමේන්තු ඇය.

3 - තබරුද ය අල්ලාහ්ගේ ගාපයට ලක්වීමට සහ මැඟුගේ කාරුණික භාවයෙන් ඇත්වීමට හේතු වේ!

ଶାକ (ର୍ତ୍ତ) ପୁରୀ ପ୍ରାଚୀନ ହାତ

"سيكون في آخر أمري نساء كاسيات عاريات، على رؤوسهن كأسمنه البُخت،  
العنوهن فإنهن ملعونات"

"මෙය උග්‍රභාරිත, රුදුභාලන, මූහ්‍යවාචිත තැදුම් ඇද ඇතිවිය (ඇත්තාවියෙකු) හිරුදා ව නිවේදී; තිබුන්ත පිය මි කිදුවන්ත ලොඛුරිය වැනි (පියන්ත දැං මාරුවන්ත මර) ඇත. තිබුන්ත යාප තරඟා. ඩියන වියයෙක්, තිබුන්ත යාප අධි දේ එය දුෂ්කත් හේ" 34

4 - තබරුපිය තරකාදීයේ සිවිනවුන්ගේ ගතියුණ  
හා සමාන ය!

ତାବି (ଦଲ) ଭୁଲା ପ୍ରକଳ୍ପ ହା:

(صنفان من أهل النار لم أرهما : قوم متهם سباطاً كاذناب البقر يضربون بها الناس ، ونساء كاسيات عاريات ، ميلات مائلات ، رؤوسهن كأسنمة البخت المائلة ، لا يدخلن الجنة ، ولا يجدن ريحها ، وإن ريحها ليوجد من مسيرة كذا وكذا)

23. ଫତ୍ତାର ଫଳିତ ଫତ୍ତାର ପ୍ରକାଶ ମୁଦ୍ରଣ (୨୧/୯୮) ମିଳିଲା ଏବଂ ଏହାର ପରିଚିତର (ସବ୍) ମାତ୍ର, “ଏହା ଏହିଏ ପରିଚାଳନାରେ ଏକ ଘରର ପାଇଁ ଯାଇଲା ଏବଂ ଯିବୁ ଏହାର ମାତ୍ରରେ ଏହାର ପରିଚାଳନାରେ ଏକ ଘରର ପାଇଁ ଯାଇଲା” ଏବଂ ଏହାର ପରିଚାଳନାରେ ଏକ ଘରର ପାଇଁ ଯାଇଲା” ଏହାର ପରିଚାଳନାରେ ଏକ ଘରର ପାଇଁ ଯାଇଲା” ଏହାର ପରିଚାଳନାରେ ଏକ ଘରର ପାଇଁ ଯାଇଲା”

“ରାଜ୍ୟାଧିକ ଦିଲିଖ ତିନିଦ୍ଵାରାରୁ ମର କିମିରିଆକ ଯୋଗ୍ଯ ଯୋଗିର ଅଭିଭାବ ଥିଲା  
ତା ହିଲିଛି. (ଶ୍ରୀଭାବାର) ରାଜ ଯୋଗିରଙ୍କର ଥିଲା ଏବଂ ଯଦିକଣେ ଲିଖ ରୂପି ହାତ ହାତ  
ଦିଲିଖ. କ୍ଷେତ୍ର ରାଜ ହାତରିକ (ଏଇ ଦିଲିଖ) ତିନିଦ୍ଵାରା ରାଜ ଅଧିକ ଥାନାର ଯୋଗିରଙ୍କ  
ଥିଲା ହାତ ଥାରୁ ଆହୁତି ଥିଲା ଏବଂ କିମିରିଖ ଯୋଗିର ହାତ ଥିଲା ଏବଂ କିମିରିଖ  
କ୍ଷେତ୍ର ଦିଲିଖ କି ଯେତୁଲିଏବୁ ହେଉ ଏହା ଏହା (ଫଳ-ମୂରତିର ହାତ) ହାତରିକ ଥାନାର  
ଯୋଗିର ଦିଲିଖଙ୍କର. ଏତେ ହାତକାଳିଙ୍କ ଦିଲିଖଙ୍କର ପିଲିଦ୍ଵାରା ହୁଏ. (ପାଞ୍ଚମିକ  
ଯୋଗି) ଦିଲିଖଙ୍କ ପ୍ରାଣଚାର ଏବଂ ଲିଧିବାରୁ ହାତେ ଉପରି ଦିଲିଖଙ୍କର ହୁଏ. ଏବଂ ଅନ୍ତର୍ଭାବ ଦିଲିଖ  
ହାତର କିମିରିଖଙ୍କ ହୁଏ.”

5 - තබරරුප ය මරණන් පසු උචිතයේ හි  
අත්දකාරය ගෙන දේයි!

ନବି (ପତ୍ର) କୁମା ରୂପିଙ୍ଗ ହଃ

"مُثُلُ الرافلة في الزيينة في غير أهلها، كمثل ظلمة يوم القيمة، لا نور لها"

“අලාවි හි භාජු තැන්දා ගැර (අස් සෙනෙක් එසුවාටිත) අලු-මාර විය මි ඇඳින මානසාවීන් තහවුරු මරණින් රඟ තේරිමය හි අත්‍යාචාරය නින් ය. එහි සියලුම පාලනයක් තොහිරියේ” \*

## 6 - තබරුජ ය 'නිපාක' (කපවිකම) වේ!

තහවුරු ඇමා පැවසු න:

"خَيْرٌ نِسَائِكُمُ الْوَدُودُ، الْوَلُودُ، الْمَوَاتِيَّةُ، الْمَوَاسِيَّةُ، إِذَا اتَّقَنَ اللَّهُ، وَشُرُّ نِسَائِكُمُ الْمُتَبَرِّجَاتُ الْمُتَخَيَّلَاتُ،  
وَهُنَّ الْمَنَافِقَاتُ، لَا يَدْخُلُ الْجَنَّةَ مِنْهُنَّ إِلَّا مِثْلُ الْغَرَابِ الْأَعْصَمِ"

"මිහිලේ මාන්‍යාවිත්තෙන් උදුම් අඟ විභ්‍යන් දැඩි ආදරය හා දෙශවී, (ගැඹි  
ගැනීමේ) ප්‍රශ්නයටත්, (දැඩි උපකාර කිරීමේ) මාරුණියාවෙක්, අර්ථාත් විය ව කරුණ  
දැනුවේ යාමදිය ආස්ථාව වියි. මිහිලේ මාන්‍යාවිත්තෙන් ඉතා පරිභා ආධ්‍යාත්මක  
ශ්‍රීජයාරියෝ (හම් රු පැවති ප්‍රදරුකාය පරිභා මාන්‍යාවිත්) මූලික් හා මූලාංගලායෝ  
(ලැඩා කළ අඟ ආච්‍යාතිත්ත යාමදියෙන් පුහුවී ඇරිදික මාන්‍යාවිත්) මූලික් ය. මූලික්  
සහජීවී වියි. කිහිපි අඟ යාරුකාටි පිරියෙන්නේ ද මූලික් දුරිලි වැශ්‍ය පැවත්වන් මෙය  
ය." "

දුරිලි වැශ්‍ය පැවත්ව ව රඳු යාටයක් අඟ රඳු පාදයන් ඇඟ. මෙය උපමාවකි.  
මෙම උපමාවන් මාන්‍යාවිත්තෙන් වික් දෙනෙන් පමණ ය යාරුකාටි පිරියෙන්නේ යුතු  
පෙන්වා දෙනු ලැබේ. එහෙම මෙවැනි පැවත්වන් ඉතා යුතු යුතු පුරුෂය ය.

## 7 - තබරුජ ය නීව, අවතම්බුකාර ක්‍රියාවකි!

තහවුරු ඇමා පැවසු න:

"أُمِّا امْرَأَةٌ وَضَعْتَ ثِيَابَهَا فِي غَيْرِ بَيْتِ زَوْجِهَا، فَقَدْ هَنَّكَتْ سُرُّ ما بَيْنَهَا وَبَيْنَ اللَّهِ عَزَّ وَجَلَّ

"සියිලේ මාන්‍යාවිත් හම් යෝමි පුරුෂයෙන් තිවියේ හැර තවින් ප්‍රේරණක  
(සොමිනා ලෞක පෙනී පිටින අදහසිය) හම් ඇඟම් යෙවියෙක් හම් ඇඟ අර්ථාත්තෙයු  
ආරක්ෂාව හැඳි සර යෙයි" \*

27. අඟ පෙනෙන් නම් 'පුහන් ති (7 එහි එරඟී, පි:22) මෙය යදහන් සරයි: 'අඩු අන්තාධීම්' හම් 'අඟ  
පිරියාක' (පිටිනි එරඟී, පි: 376) හම් මූලාංගයි ද. අධිගුරුවාස අධිකු මැංඛ (රුඩී) ඇමා මෙය  
සැපු පැවතු මටි සියයි. අදුනානි නෑ 'සායං පැද්‍යයන් .....' (රුඩී) පායන් 1849 හා 632  
විජ්‍යනා.
28. අඟම් අඟම් පටිගත යොම් පදිඟ අඟ යායිම් නම් 'ඩුජුයාරුව' හම් මූ (අරුයි) ප්‍රෙක්ජායි යදහන්  
සරයි. (එරඟී: 4, පි:288) මෙය මූලාංග, මූලාංග ප්‍රෙක්ජා ආවු යායා සැයැයාක විය, ආසා එස්,  
සැමුලාංග යාමදින් මෙය පාවත්ති පින යාවුළුකර ඇති සියු මූලාංග සියයි.

දුම්මා අර මත්ස්‍යාරි (රජ) ඇමා එලෙස සියයි: ‘සියියම් කාන්ත්‍යාවියා වහ දේවාල් පුරුෂයාගේ නිවිද හැර කට්ටෝ දරානායක වහ අදුම් ගැලීවීම’ යනු තම් (පල්) ඇමාගේ ප්‍රකාශය හි සේරුම් හාම්. “නම් අදුම්විදින් අපේක්ෂිය ආරක්ෂාව තැකිකර අන්තර්ව වහ වහ රු සුවු පෙන්වීම” යන්න ය: කුව ද, ඇය අල්ලාප යේ ආරක්ෂාව ද තැකිකර ගන්නේය. “අදුම් දරුවියි! සියේ වියෙක් ම, අප සිටි සියෙක් රැක් ප්‍රංශා වියා ගැනීමියි, සිටි අල-සාරවිය විශේෂී සර්ථිකි දුම්ස්‍යාම්. තැනිය, පරිප්‍රේමාවය හම් වූ සර්ථිකි (සිටි) අසු උදුම් වියෙක් ය.” තම් වූ අල්ලාප යේ වාක්‍යාචකට විරුද්ධ ව ගැනීමිලින් ඇය සෙකුරේ ඇති අල්ලාප යේ ආරක්ෂාව තැකිවියි.

"උපමිණක් නොවේයි, ඇය තම සිරිරයේ වැසිය පුණු පුද්ග නොවා, සහිතයාට නොරව හැඳිලිවෙන් තම ගැලීයාට ද අදාළ වින්තීය. මෙයින් අදාළයේ ආරක්ෂාව භාවිතිම තීයක යි. තව ද ඇය අවමානයට ද ලක්වේයි. මෙලද ඇයගේ රිශිකය ඇදුව ප්‍රක් වි යුති."

8 - තබරුපුර ය නොයෙක් පාපයන්ට මග පෙන්වන  
මතු පාපයකි!

ଫଲେଖ ଲେଖିବା, କିରଳକର୍ତ୍ତର ମୁହଁ ପାଠ ଶ୍ରୀଯୁକ୍ତଙ୍କାନନ୍ଦ ଥିବା ଏହା କାହାର  
ଅଧିକାରିତବ୍ୟାପକ ଉପରେ ଛାଡ଼ିପାରିବାକାରୀ ହେବାରେ ଆଜିର କାହାରିବାକାରୀ ହେବାରେ

**﴿ وَإِذَا فَعَلُوا فَنِحْشَةً قَالُوا وَجَدْنَا عَلَيْهَا مَابَأَتْنَا وَاللَّهُ أَمْرَنَا بِهَا قُلْ إِنَّ اللَّهَ لَا يَأْمُرُ بِالْفَحْشَاءِ أَنْتَوْلُونَ عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ ﴾ [الاعراف، الآية ٢٨]**

(ಅಂತ ಪರಿಫ್ರಾಯ 7 : 23)

29. ಹೀಗೆ ಪರಿಸ್ಥಿತಿ ಅಡಿಯ ರೀಕಾರ್ಡ್‌ನಲ್ಲಿ ಇದೆ.

“අභ්‍යන් වශයෙන් ම පෙළිභාන් (යාකන්)ය මෙරුනී පාපකාරී ස්ථාවන් කිරීමට දිරි ඇතැන්.”

අල්ලාජ පවතින:

﴿الشَّيْطَانُ يَدْعُكُمُ الْفَقَرَ وَيَأْمُرُكُم بِالْمُحْشَأَ﴾ [البقرة، الآية ٢٦٨]

“පෙළිභාන් හිත වින එල්ල කරන්නේ දිලිදුකාම් තරමකයයි. නිර්ලත්, යොම් ස්ථා පාලනයේ අනුගමනය කිරීමට සූ හිත ආශ්‍යකියි”

(අල ඇරඹන් 2 : 268)

මුක්කරිණුස් යනු පාප කාර්යන් ප්‍රෘතුවන විං බිං ඩී. මෙම විං බිං මුදලිම් සමාරය ඇල නිර්ලත්ව පාප ස්ථාවන් ප්‍රෘතුවන්හාට තරම් බල සම්පන්නය. අල්ලාජ අවධාද කරයි:

﴿إِنَّ الَّذِينَ يُجْهَنُونَ أَن تَشْيَعَ الْفَحْشَةُ فِي الَّذِينَ أَمْنَوْا لَهُمْ عَذَابٌ أَلِيمٌ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ﴾ [آل عمران، الآية ١٩]

“පෙළිභාන් වශයෙන් ම, දැඩි විස්මානය අභ්‍යන් අඛර තීජදින ස්ථාවන් (දුටු අදහසින් කියන ඕහැදුර) රුතිරිය පුදුය යනු තැවිරු යෝ ලිය කරන්නේ ද, ඔවුන්ට මෙල්ලාවින් ද මරණින් මුළු ද එළිදානාකාරී දරුණු දුනිම් අභ්‍යන් ය. යව ද, අල්ලාජ යියල්ල දන්නයේ : තහ නොදන්නයේ ය.”

(අල ඇරඹන් 24 : 19)

අභ්‍යන් වශයෙන් ම, තබරුල් යනු දත්තී පුරුෂයන් අඛර විමාවාරය ඇති කරන ප්‍රධාන කරුණක් ඩී.

## 9 - තබරුල් ය පෙළිතාන්ගේ මාර්ගය යි!

අභ්‍යන්\* දහ ණවිවා \*\* දෙපෙනායේ තීරිකයේ ඇති වූ නැම් ප්‍රශනයෙක් ම, අල්ලාජයේ හඳුරා වූ පෙළිභාන්ගේ ඇට උපතුම්වලට භාෂි දරයි. සූ ඔවුන්ගේ රහස් ප්‍රෙදු පිටක

\* මිනිස් තීරිකයේ පෙළු මිනිසාය. මිනු අල්ලාජයේ තීවිරයයි.

\*\* යෝ එම පෙළු මිනිසාය ජේද ඩී.

පෙන්වීන ආයව ඇඩිකර, තීව, නිරලත් වූ පවි පැහිරමට කුඩා දුන්ගේ ය. තීව ද පෙදිකාන් කාන්කාවිකාගේ කබරුරුතු, තම තීව අරමුණ ඉවුකරුතිමට ප්‍රයෝගකාවන් කරගේ පළමු දෙය බව එවකා ගතපුදු ය.

අද්ලාජ අවවාද කරයි:

﴿يَأَيُّهَا أَدَمَ لَا يَقْنَطْ كُمُ الْشَّيْطَنُ كَمَا أَخْرَجَ أَبْوَيْكُمْ مِنَ الْجَنَّةِ  
يَزْعُمُ عَنْهُمَا لِيَسْهُمَا إِلَيْهِمَا سَوْءَةً تِيمَاءً﴾ [الاعراف، الآية ٢٧]

“අදාමියෙකු දරුවෙනි! පෙදිකාන් සිංහයේ අදම්ලිය දෙදානා, ඕවුන්ගේ රුද්‍ර අවස්ථායෙකු කිහිප දෙදානාව දැන ගැනීම පිශින් කිහිපයුකාව, (ඊ ගැනුවෙන්) කිහිප උච්චරණයන් බැහැර පෙන් යෙයේ ද, රැලැඹියේ කිහිප තිබ ව එවකට පස් යොහැ මුදුදී.

(අද පුරාන 7 : 27)

මෙයින්, කබරුරු ය සඳහා වූ කැදරීම ඇඩිකර, කාන්කාවිකාගේ අලු-කාරුයන් පිටක පෙන්වීමේ කාරුය ඇඩිකාල් පෙදිකාන් බව පැහැදිලි ය. “කාන්කා නිදහස” නම් වූ තමින් වැරදි මාරුගයකට ගැඹුවන තායකයින් ගැමැද්දනාට ම තායකයා එසුම් ය. කරුණුන්වා අද්ලාජට අවනාක නොවී පෙදිකාන් ව අවනාක වේ කිහිප ආුගමනකය කරන ගැමැද්දනාට ම ‘ඉමාම්’ (නායකයා) ඔසුම් ය. ඇඩිකාන් ම සියනාවා නම්, කුවුරුන් මුදලුවිරුන් නොමැත යටා, කිහින්ගේ තැනිපරුවෙන් පැවත රැන්හාන් ද නොමැත ගැළීමට මාන බලන්නේ ද, කිහින්ගේ මක පෙන්වන්නා පෙදිකාන් ය.

නම් (යල්) ඇමා මෙයේ පැවැතු ය:

“ما تركت بعدى فتنة هي أضر على الرجال من النساء ”

“මම සිහියම් ම ‘පික්කා’ (පියා පිවා)වේ හක් යන්නේ ගැඹු රැක්කා සාක්ෂාවිකායන් පිරිමින්ට ඇඩිවන ‘පික්කා’ (පියා පිවා) වේ ගැර! ”<sup>30</sup>

30. රැක්කා ලුයේලි (ඉ-ඩීපි පරිවර්තනය / දුල් ආර්ථිය ප්‍රකාශනය) විටම්: 4, රැක්කා අ-කාය: 6603, එ: 1431.

ଆଧୁନି (ଆଲ୍‌ଡି) ଶୁଣା ଅମିକକ ରି ରଙ୍ଗ ପିରଦକ୍ଷ କାଳ ହ. ତେ ଯଦିକା ପଞ୍ଚଲୀଙ୍କାପଦବି  
ରଙ୍ଗ ମୁଁ ଖେଳେଟ ଅଲ୍‌ଲାଙ୍କରେ ଜମାବି ଅବ୍ୟାଧି କିରିଯ ହ. କର୍ଣ୍ଣକୁନ୍ତରେଇ ଅଲ୍‌ଲାଙ୍କ ରଙ୍ଗମାଙ୍କ  
କୁର୍ମିତ ପିଲିଖେନ ଜମାବି ଦୂରଙ୍ଗ ଯ. ନାମ୍ରିଙ୍କ ପ୍ରତ୍ୟନୀଯ ରଙ୍ଗକିନ୍ତ କିମ୍ବିଲେଣ୍ଟ ହୃଦୀ. ଆଧୁନି ଖା  
ଅୟିକାନ୍ତ ଫକର ମୁଁ ପରିବା ହୋଇଥିବି ମେରି ଯେତା ଯଦି. ଅୟିକାନ୍ତ ଆଧୁନି ଦେଖି ପ୍ରତ୍ୟନୀଯଙ୍କ  
ଅଲ୍‌ଲାଙ୍କର ଅବିନାଶ ରି ହୃଦୀରିତେ ଦୂରିତେଣ୍ଟ ପରିମଳ ହୋଇଥିଲିବି. ପିଲୁଙ୍କ ମେମ  
ମାରାଯେନ୍ତ ଆଧୁନି ରି ଅପରି ବୈରୁତୀନୀମରି ତାମି ଅଲ୍‌ଲାଙ୍କରେ ଦୂରକାର୍ଯ ପକୁ ମିଳୁ ଲିଙ୍କ ଯୁମ  
ରିଖା ଲିଙ୍କ କଲାପୁଣ୍ୟ ଅଦ୍ୟବ୍ସ ହୋଇଥାଏ. ଅଲ୍‌ଲାଙ୍କ ଲିଙ୍କ ଦୂରି ରିଯାନୀଯଙ୍କ ଆମିରି, ଅପରେ  
ପରିଲିଲିତ ପଞ୍ଚଲୀଙ୍କାପ ରି ଜମାବି ଅବ୍ୟାଧି କିମ୍ବିଲେକ, ଅଲ୍‌ଲାଙ୍କ ଯୁନାମ ପିକା, ରଙ୍ଗକିନ୍ତ ପ୍ରିର୍ଦ୍ଦି  
ପାପ ହୃଦୀତି ଦୂରିତ ଲେଖନା ଅନ୍ତିମି ଆମାରିନ୍ତ ଯହାନ୍ତିଯେନ୍ତ ଅପରି ବୈରୁ ହୃଦୀମରି ମିଳୁ  
ଲିଙ୍କ ପିରିମଙ୍କ ଅବିନା ଯ; ଅନ୍ତିମାର୍ଗ ଯ.

ଆଧୁନି ବିଷୟରେ ତ, ବୁଦ୍ଧାମିଯ ତାମି ମୁଁ ଅଧିଵାରୁଙ୍କମେତକ କେବିନ ଆଲ୍‌ପ୍ରତ୍ତି କିମିଳାକାରି  
ତ ଅପ ପିଲିପରିଦିନଙ୍କ ତାମି ଅଲ୍‌ଲାଙ୍କର ତିଥି ଅନ୍ତିମାନ  
ଯ.

## 10 - ନବିର୍ଦ୍ଦୀତ ଯ ପ୍ରିଦେଵିତନଙ୍କେ ମାର୍ଗଯକି!

ରତ୍ନିର୍ଦ୍ଦ ଗଣନାରିଙ୍କ କ୍ରିମିତଙ୍କ, ହୋଇଥ ଦୂରିମରିବିନ୍ତ କୁମାରିନ୍ତ ଅମକୋର  
ବରିତ ରାରିରି କଲେଖିନ୍ତ ପ୍ରଭାଵିତଙ୍କ. କିମ୍ବିନ୍ ହୋଇଥିବାକ ଆମିକର ଲୋକୀ ଶୁଣିନ୍  
ଅପରାଣ ପ୍ରୟେରନ ଲବାହ୍ୟନୀମ ଜମାବା କରିର୍ଦ୍ଦ ଯ ପ୍ରବଳ ଆପ୍ରଦିବ୍ୟଙ୍କ ଲୋକ ପାରିରିଲି କଲ  
ବରି ରହିବାକ ହୋଇଲି. ମେମ କୁରମାଯକି କିମ୍ବିନ ତ ରିଙ୍କେ ପ୍ରଭୁଜୁଲିଙ୍କ ହା ପରମାର୍ଦ୍ଦଙ୍କ ଆତମ.  
ଯମେଣ୍ଟ କାମ ପିଯରି ଆମିନ ଲୋକ ଅଦିନ ପିଲାମି ବେଳଙ୍କରେ ତାମି ରିନ୍ତପରି ଲୋକଙ୍କ କିମନ  
ହୋଇଯିବି ଯ, ରିକାନକାରି ଦାରିଦ୍ରିତା, କରିନ ପକ୍ଷକାଳେ ମୁଁ ପ୍ରକିଳିଦି କାରିଜୀତ, ଲକ୍ଷଣ ଗଣନ  
ଅଲ୍‌ଲାଙ୍କ କିମନ ଦିଲାରୁ, ଦୂରିତି ହା ବିରକୁମାରିନ୍ ଦରପାନ ଦାରିଦ୍ରିତା ଯହାନ୍ତିଯ କରିର ଅଧ ରିଧିନ  
ନବିକୁନ୍ତ କର ଯେତା ଯଜ୍ଞ ଲୋକି ଦ ଯନ୍ତନ ଦୂରାଗନ ହୃଦୀ. ଠପମାନଙ୍କ ହୋଇବି, ଯହାକାକ ପ୍ରିର୍ଦ୍ଦି  
ପିଲିତ ମନ ପନ୍ଥରିନ ରିନ୍ତପରି ଦ ହୋଇବିନ୍ ଆଦ୍ୟମି ପ୍ରାଣକୁ ଦ ଲିମିନଙ୍କ ପାଲନାଯ କୁଳ ଆତମ.

ନାମି (ଲାଲ) ଶୁଣା ପ୍ରାପିଷ୍ଠ ହ:

”فَاتَّقُوا الدِّنِيَا، وَاتَّقُوا النِّسَاء، إِنَّ أُولَئِكَ هُنَّ فَتَنَةٌ لِّبْنِ إِسْرَائِيلِ كَانَتْ فِي النِّسَاء“

"ଲୋକାବ୍ୟ କରିବାକ କାହିଁବେଳେବେଳେ ଦୁର୍ବଳିକାଳାବ୍ୟ ହିରିଯାଏ, (ଏହି ଅନ୍ତରିମିଲେଖ କିମ୍ବା  
ଏ ବୀରବନ୍ଧୁଙ୍କାଳୀରୁ) କାହାମୁଖିବେଳେ ଥାବରକଣ୍ଠ ଲିଙ୍ଗ ହିରିଯାଏ, (ଏହିନେ କୌର ହିରିଯାଏ.)  
କିମ୍ବା ଲିଙ୍ଗବେଳେ ଓ କିମ୍ବା ଦୁର୍ବଳିକାଳାବ୍ୟ କାହିଁ ପ୍ରଥମ ହିରିଯାଏ ଦୂର୍ବଳିକାଳାବ୍ୟ  
କାହିଁ" 31

(cont'd. 3 : 16,17)

କୁରିଷ୍ ଫୁଲ: କିମ୍ବାନୀରେ,

(ಅಂದಾಯಿ 3 : 18 - 23)

ಹವೆ (ಇಲ್) ಶ್ರಮಾಣ ಅವಶಯಕ ತೆಂದೆ ಫೈಲ್:

"لتبينَ سُنَّةَ مَنْ كَانَ قَبْلَكُمْ شِرًا بَشَرٌ وَذَرَاعًا بَذْرَاعٌ، حَتَّى لَوْ دَخَلُوا جَهَنَّمَ لَتَعْمَلُوْهُمْ، قَيْلًا: الْيَهُودُ وَالنَّصَارَى؟ قَالَ: فَمَنْ؟"

31. පැහිර තුළයේ (ආස්ථි පරවර්තනය / ඇරුද් අර්ථීය ප්‍රකාශනය.) වෙරෝ : 4, තැන් අංක : 6606,  
පි. 1432.

අල්ලාභට සහ මිශ්‍රයේ විස්තාර (අල්) ඇමාව සිංහර නොවන කාන්තාවන් පුදෙවිවනට සමාන විත්තන් ය. මික් තියාද යන්, අල්ලාභයේ අනු කෙළරයි පිටින් දක්වන නැඟල්පය හා සැලුකිල්ල පුදෙවිවන්ගේ සියලුමාරුගයන් ව සමාන වීම ය.

ଅଲ୍ଲାହ, ମୁହଁମିନଙ୍କର ଯତ୍ନ କିମିତର ଦେଇ କୁଳ ରିଏ,

**﴿قَالُوا سَمِعْنَا وَعَصَيْنَا﴾** [القراءة، الآية ٩٣]

"ଫରି ଦୁଇତିମହୀ ଦୂରିତି; ପରିବାର ଫରି କ୍ଷେତ୍ରିକିରଦିତି."

(కుండ ప్రాణిలు) 3 : 93)

යැංග හිටින් උත්තර දුන් බව අල්ලාප කුරානාතෙය සඳහන් කරයි. එහෙත්, රෝන්ට්‍රියන් වූ සාම්පූහ්‍යවන් අල්ලාප අකුට දුන් ඉමහත් ජරානාය හා ගරුණවිය යුදෙවියන්ගේ ස්ථියා මාරුයට විඛා හාස්පියන් ම වෙනස් ය; ටියෙකු ය; උප්ස්කෘට් ය.

අල්ලාස් එ ගැනක් පදනම් කරයි. ඔවුන්ට යම්ක් ගැන අණ බඳ හොත්.

**وَكَلِمُ أَسْمَعْنَا، أَطْعَنَّا** ﴿الْقَوْقَ، الآية ٢٨٥﴾

"ଅଜି ଲୀରତ୍ୟେମାନ୍ଦେଇ ଫାକିରି; ରେ ଫିଲିହାନ୍ତି ଏ ଲିରି." ଯନ୍ତ୍ର କିମ୍ବା

(गण विरकार २ : २८३)

යම් කෙනෙක් අල්ලාභයේ අණ නොහිපිපුද ඇත් වි පිටින්නේ ද ඔහුට අකවින ඉරණම සුම්පූ ද යනු අල්ලාභ පිස්කර කරයි.

﴿وَمَنْ يُشَاقِقُ أَرْسُولَ مِنْ بَعْدِ مَا نَبَيَّنَ لَهُ الْهُدَىٰ وَيَتَّبِعُ عَيْرَ سَيِّلَ  
الْمُؤْمِنُونَ تُولَّهُمْ مَا تَوَلَّ وَتُنْصَلِهُمْ جَهَنَّمُ وَسَاءَتْ مَصِيرًا﴾ [النساء، الآية 115]

“හම ද, යමේක යහමය ඔහුට පැහැදිලි වුවාහින් පසුවිස්, විස්තාවිරෝධනට විරුද්ධ ව හැඳිගෙන්නේ ද, එමාකට්වාරීන්ගේ මාරුය නොවන මාරුය අනුයමනය කරන්නේ ද, අපි ඔහු යන දුරමාරුගයෙහි ම යවුත්; පසු ව තිරයට ඔහු ඇඟල් කරමි. රිය ඉහා අයහරය් යුතාකි.”

(අද ඇරඹන 4 : 115)

## 11 - තබරරුප ය අපවිතු ජාහිලියාවක් (තුගත් කමක්) වේ!

අල්ලාභ මෙයේ පවිපයි:

﴿وَقَرَنَ فِي مُيُوتُكَنْ وَلَا تَنْجُنْ تَبْرُجُ الْجَاهِيلَةِ الْأُولَى﴾ [الأحزاب، الآية 33]

“හම ද, තිබෙන සිවිලය එදී සිටිනායා. පසුවිය අඟන සම්ය සි ගින් අල-ඡාරය පුදරුනය පාරනීන් යො ඇවිදිනායා.”

(අද ඇරඹන 33 : 33)

තත් (අද) සුමා අයුන කාලය අපරිපු වුව්, තපුරු භා පාර කාරුවුව බව ගදහන් කර, රිය ප්‍රඩිජ්ජේර කළ පුෂ්‍ර බව ද ගදහන් කළේය.

33. පෙම භද්‍ය විභාග වුහාර, වුයැලුම ඇඟර පාලිස ආ එහින් පවිසු උපන ප්‍රහිත්ව හේතුවය වේ. පෙහි ගදහන් පර ඇඟ භද්‍ය පාලිස වුයැලුම උග්‍රීය පරිපරානය සි ගදහන් වුවිස් එහි; 4, භද්‍ය අංශය: 6448, 8: 1403.

අල්ලාජ මෙම නවී (යල්) ඇමා ගැන මෙලද පටවයි:

﴿وَيُحِلُّ لِهِمُ الظَّبَابُ وَيُحِرِّمُ عَلَيْهِمُ الْجَنَبَ﴾ [الأحزاب، الآية ١٥٧]

“හට ද සිංහ හිටුකට යහපත් ද අනුමික තරඟෝ ය; අයහපත් ද මහගම් තරඟෝ ය.”

(අල ඇරඟන් 7 : 157)

රාකිලියාස් (අඳුනා) ක්‍රාන්ක සෙරෙහි කරන කුදාවීමක්, තබරුරු ය සෙරෙහි කරන කුදාවීමක් එක හා සමාන වින්නේ ය. මෙම කුදාවීම දෙක ම ඉකාමක් තපුරු තිනැදික රිවා බව ප්‍රකාශ කළ නවී (යල්) ඇමා, මේ දෙක ම තහනම් කළ ය.

නවී (යල්) ඇමා මෙයේ පැවැතුවේ ය.

”كُلُّ شَيْءٍ مِّنْ أَمْرِ الْجَاهِلِيَّةِ مَوْضِعٌ تَحْتَ قَدْمَيْهِ“

”රාකිලියාස් ඩී (අඳුනාය) දියදු දෙයන් ම මෙය පාදයන් ව යටුන් වි දැන.“

තබරුරු ය සහ රාකිලියාව (අඳුනාය)ට පමිණකි වූ මමක්වය, අහා-කාරකම, අල්ලාජ ගැන වූ වැරදි අදහස්, මේවාව සෙරෙහි වූ කුදාවීම, පොලී ගැන දෙනු වැනි පාපකාරී ස්ථියාවන් සියලුපත් ම එකට එකුවාවන් ය. මේවාය හි තරාකිරම නොවනාය වේ.

## 12 - තබරුරු ය තිරියන් කමති, බාධක හා පිරිහිම ගෙන දෙන්නේයි!

සිහළී දෙයන් වූව ද අප්පුරණයන් ම පිටත පෙන්වීම ස්, එලද ම, ස්ථා සිරිමස් සිරිප්පාන්ගේ යාහාවික උස්සණයකි. යම් මිනියෙනු මෙම සිරියන් උස්සණයට එකහ ව හැඳිගෙන විට, සිංහ අල්ලාජ ද ඇති උයන් මුළුමානවියන් පහන් පස්කවයට ඇද වැවෙන බව සිටි හැක.

34. අසිංහ, ආසිංහී, අමිෂාමියා, ආසාමා, අමා අසාද යහදින් ගෙය දෙනා ඇත.

අල්ලාජ, උත්‍රි පුරුෂ පියලු දෙනාම මම ගෙරය වසා ගැනීම, එය වැරදි සූයාවල යෙදීමෙන් ආරක්ෂාකර ගැනීම, ගොටුයෙන් පිටිම හා සාචිරහාවය රැකැශීම යනාදිය කෙළඳ දියාවිකව ම භැගෙන මතක් දී ඇත. රොස්, යමේක මේ ලද පිහාට නොගතා වැරදි මාරකයේ යන්නේ නම්, මූල්‍ය දියාවාවයට විරුද්ධ ව භැඩිලතා බව සිටි පුද්‍යයි. එයින් අත්තන ප්‍රකිරුලය පරිභාතිය සහ අවමානය වේ.

මානව පාහාක්වායේ අහිවැදිය වනාහි උත්‍රි පුරුෂයන් පියලු දෙනා ම මම ගෙරයේ වැඩිය යුතු පුද්‍ය වැඩිම්ප පමණ සිටිවු ප්‍රශ්නවාවයක් ඇතුළති. ගෙරය වැඩිම අහිවැදියේ ලැබුණි. සිරුඩි ඇදිම දදහා යම් සාන්සාරික් ඇඟ ඇතිවෙන විනිශ්චයාවයන් පිරුණු සිංහ ආස්ථම සැක්කිය ඇඟින් ලැබෙන වරුපසාදයකි. අද රාචනා “වැඩම නම් වූ දීමිල පාඨාගතා තීදහස ලබා ගැනීමට ඉදිරියට අමවි!” නම් වූ උදෙසෙය පාය වනාහි ප්‍රබරුරුද ය, උත්‍රි පුරුෂයන් මිශ්‍රිත භැඩිම් ඇඟින් ඇතිවෙන තරකා හැඳිම්, තිරුලැකියාවිය, පහන් පානක්වායන් යුතු සාමාජික යනාදිය ඇඟින් උපකාලුවියි.

කවිරණු හෝ එවා, මෙවැනි පානක්වායනට පැමුණුනුවිට, එයින් පත්‍රු විමවස්, ඉහා පාහන් මාරුගයෙන් ලැබෙන ඉහා පහන් පානක්වා රිද ගැනීමටත්, පාමාගේ ලැරුණ මිය ගෙෂය අස්ථාරීමට පිදුවියි; පාමාගේ සාචිරහාවය, පාවිත්‍රක්වාය සහ තිරුමලක්වාය පිදුව යුතු වියි.

එම්බායේ ප්‍රකිරුලය වන්නේ පිරිනිම ය; මානව සංඛ්‍යාව ම සිරිසන් යුතුයක් සරු පිය භැඳිම ය; අවසානයේ දී අප නොයිතු නො පැනු දරණමිකට ගොදුරු වී රිහායයට අඩ කෘෂිම්. අද ලොව ඇති රටවිල යුතුයක් වෙම් යුතුවිය පානක්වාට සාක්ෂි දරණ බව ගැන භැඳු.

## 13 - තබරුරුද ය පාපයන්ගේ දෙරවුව වේ!

මිත ඉහා අවධානයන් යුතු ව ඉත්ලාමලය මූලාශ්‍යයන් (කුරාන් සහ යුත්තාන් ව) සියලියන්; මානව ඉතිහාසය දෙද සිංහ යෙළු කරන්න. එහිට, ප්‍රබරුරුද ය තියා ලොවා ඇති වූ හා රටවින පාප සූයාවන්, ආගමීක හා ලොකීක සාර්ථකයන් හි පිදු වූ අනරුදයන්, විශේෂයන් උත්‍රි - පුරුෂයන් මිශ්‍රිත ඇඟින් රවී, අපරාධ හා අනරුදයන් දෙදාන් නොදාන වූ බව එකට දැනගත හැක.

ಶಿರ್ಮ ಅಕಾರರೀಯನ್ನಾಗಿರುತ್ತದೆ ಇದನ್ನು ಕಾಲಿ:

- a) සාම්ප්‍රදායික වෙළඳු දූෂ්ඨීකුව පෙනෙනු පටව්වා ගුරු රැඹිය සංරක්ෂණය ලෙස මිනින්දෝග් හොමි යිත තිබාදීම සූයාවියි. මෙයින්, මිනින්දෝග් උදාහරණය තැකිවි යයි. නව ද, සාම්ප්‍රදායික විශ්වාස යාණ්ඩියක් බවට පත් රි, රාජ්‍යයන් රැකිරීමේ ප්‍රබල මාධ්‍යයක් බවට පත් වියි.

b) පුරුෂයක්, විශ්වාසයක් පුරුෂයක් හා පුරුෂ වියට පා සංඛ්‍යානය යෙකුදායෙන් උදාහරණය පාවරුණුව තැකිවිම්: මෙයින්, මිනින් හොයෙනු සිටි සූයාවන් ව ඇඟිජිය වියි.”

c) පැවුල් සාම්ප්‍රදායිකයක් ආර අවශ්‍යාකය හා ගැස්‍ය ඇළි ටි. පැවුල් උජ්‍යාව සිද්ධ රේදී ප්‍රකාශී සාම්ප්‍රදායික උදාහරණය මෙයින්, දිස්කුතාද වැඩිවිධි; මෙයින් හොමි යයි.

d) දැනටම්, විශ්වාස උදාහරණයක්, තවත් හොයෙනු සියලුම සාම්ප්‍රදායිකයක් සියලුම සාම්ප්‍රදායිකයක් මෙයින් ප්‍රාග්ධනය ඇත්තා ප්‍රයෝග්‍යකයක් ලබා ගැනීම්: මෙයින් ප්‍රාග්ධන රාජ්‍යයක් ඇති විනෙන් ය.

e) සාම්ප්‍රදායිකයෙහි පිළි ඇඟ යිත්තා ප්‍රාග්ධන සිදුවීම්, පාර්ශ්වයේ ඇඟිල් ආදිය අඩුයාමා සිදුකළ හොමි යාරීම්; සිදුකළ හොරවිය හා විශ්වාසයා යාරීය දූෂ්ඨීකුයක් හා පැවුල් උජ්‍යාවන්ගේ අභ්‍යන්තරයාට උස්සාවීම් අවශ්‍ය විය සඳහා ඇම්: එය විනාඩි ලොව තිරියක් බවට පත්කිරීම් ය.

f) සායනක සහ මාරුන්කීකා දැව් යෙක පැකිර විම.

නව (දල) ඇමා මෙයේ පැවුදුවේ ය:

"لم تظهر الفاحشة في قومٍ قط حتى يعلّمُوا بها إلاً فشا فيهم الطاعون والأوجاع التي لم تكن في أسلفهم الذين مَضَوا"

35. පුරුණාය දා දැනු ඇලෙක්ට්‍රොනික් තාක්සිල් හි රිඛිල් අදහස් මිල්ලප් නැත් අඩ තිරුවින් යුතු ආරුණ පාරුණිකයන් එක වි දු එම්, සේ දුවා පාරිවිත සිලු, උ-චිජ සියාවන් ප්‍රභාදීයා සිහිල ඇඟිල්ලා නැතිව යෙදන බව දැක්නාව පූර්වින්. ලොකින රිඛිල් අධ්‍යාපන මෙන් සිංහ තිව්‍යවත් ගෙවෙන අභ්‍යන්තර මීටායෙහි ඇති ඇත්ත තැක්ක විය. සිලුවට නැත් යායි. එම විනාහි නැව පුරුණ ආරුණ පාරුණිකයන්ගේ, පෙන්ම, මිලියන රුපුන්නාලාගේ නැමුවුම් ලැස යුතු දැවාවියන් පිරුණු රියා. එමද නැහිලින් ඇත්ත පරිභාශිත, උසින් සිහිලය දිග්‍රී යායි යුතු යි.

“මිහිඳුව ඔහ්‍යයක ප්‍රමිත්‍රීය ම රාජී ශ්‍රීයාචාර්‍යන් හම්, රෝගාලුකිනේදී. (එසේ පැමිණෙක) රෝග ප්‍රමිත්ලද විභාග, (එම ඔහ්‍යයකට අයා) සිංහ සේ ම්‍රිදුඩූල්‍යන් යේ සාලුවේ ආකෘති විසඟය වැඩි සායනය යේ මින් ඇම පැමිණුම්දී.”\*

- ඕ) ආද්‍යවැන් ආරක්ෂ විෂමවාරයට අවස්ථාවන් ඇඟිල් පර දීම:  
නම් (උල්) ඇමා පැවිසු න:

”العَيْنَانِ زَانُهُما النَّظرُ“

“අද්‍ය මින් ආරක්ෂ විෂමවාරය හම් අනුරූපික බැඳුම් වේ.” ”

- ඊ) තබරුරු ය ය (යම් දයාස් දෙය) සිතුවැනින් බැඳුම් හෙහරවා ගැනීමේ දුක්කරකාවය කෙක දෙයි: මූදලීම්වරුන් තම බැඳුම් එහෙ සෙනා ලෙස පුරුෂනාය තියෙය කරයි. පුරුෂනායේ 24 : 31 වගක්කියේ ඇඟිල් එම තියෙයය බලන්න. එසේ, තබරුරු ය එම තියෙයය ප්‍රමිත්වෙන් කර, රියට විරුද්ධ ව හැඳුම්මට ඇති දෙයි.
- ඖ) අල්ලාස්ය දුන්වම් යෙක එයි: අල්ලාස්ය දුන්වම් විභාග පරමාණු බෞතියාකින් ඇම් සම්පාදිකින් ඇඟිල්හ විපත් වලට විභා දරුණු ය; පය-සාරය.  
අල්ලාස් අවවාද කරයි:

﴿وَإِذَا أَرَدْنَا أَن نُثْلِكَ قَرْيَةً أَمْرَنَا مُرْفِهَا فَسَقُوا فِيهَا فَحَقَ عَلَيْهَا الْقَوْلُ فَدَمَرَنَاهَا تَدْمِيرًا﴾ [الإسراء، الآية ۱۶]

36. මෙය අවුළු මාරුව, ඇම් තරම්, අල් ඡන්ම් ආදින් පටිගන දිරු හැයෙය ආවරයි. එමි පටිගන්නාගේ පැඕ යහුපත් මට මැවැඩු පටිගනි. ආස්‍යාවේ අල් ඡන්ම්ය සිංහ පැඕ රුහා යයි.

37. ජතින මුද්‍යාම් (ඉ-ත්‍රිපි) වෙත් : 4, ඇදේ අ-ය : 6421, 8 : 1397

(ଫଳେଖାରକ୍ଷଣ 17 : 16)

କବି (ଦୟ) ଶୁଭା ପ୍ରେସ୍‌ରୁ ଛାଇ

إِنَّ النَّاسَ إِذَا رَأُوا الْمُنْكَرَ قَلَمْ يَغْيِرُوهُ أَوْ شَكَ أَنْ يَعْمَلُهُمُ اللَّهُ بَعْذَابٌ

“କେବଳଙ୍କ ରୀତିଧିକ୍ଷା (ଅପରାଧିକ୍ଷା) ଦ୍ୱାରା ଯତ (ମୃତ୍ୟୁ) ରୀତାକ୍ଷେତ୍ରରେ ହୁଏଥାରେ, ଯତ ଅନ୍ୟାନ୍ୟ ଦ୍ୱାରା, କିମ୍ବାଲୋକ ଆଶର୍ତ୍ତ ଆୟୁର୍ଵେଦୀ ରକ୍ତ ଏବଂ ପାର କିମ୍ବାମନ୍ତି—”



38. 'ඇම් යනු පෙළවිවිධානයේ හිමි රහ දැක්වායුය වූ ආදාළාව වෙත ගැස්කුප්පාටිය යා මෙහෙ එකිනෙක සහ දැක්වීමේ ලිඛිත කිහිපා උග්‍රී ඇලිරිප් යාමවන් හි රුහුරුන් වැනි උග්‍රී යාමවිය සිටින්නන් අඩාව යායා පරාන විට ලිඛිත යායා පර වේ පදනෘත වේ.

39. අසිංහිත කිරීමේ තුවෙනුමාදාය, තුම්බි ඇඟිල් යාමින් මෙම හැඳුය සහ දැක්වීමි.

# හිජාබ අදින්තන් සැලකීය සූත්‍ර අවගාස අතිච්චාර්ය කරුණු !

## 1 - ගර්රය සම්පූර්ණයෙන් වැඩිම!

‘හිජාබ එක හැරීම - කොට්ඨ කොටස’ ප්‍රතිරෝධ ක්‍රේඛම ප්‍රතිරෝධයි, සාහ්යාවන් තම මූල්‍යය යන අන් මැණික සැවුලින් පහළ කොටස වැසිය පුදුයි තම් වූ අදහස දරන බව සියයි. කටිස ඔවුන් විද්‍යාත්‍යන්, සාහ්යාවන් තමන්ට ද තමන්ගෙන් වූ අදහස දරන බව සියයි. කටිස ඔවුන් විද්‍යාත්‍යන්, සාහ්යාවන් තමන්ට ද තමන්ගෙන් අනෙකු අයට ද සියියම් කරදරයක් ඇති නොවන ආදාශීන් තම මූල්‍යය යන අන් මැණික සැවුලින් පහළ කොටස නොවනා පිටිය හැඳි බව අදහස කරයි. රැහැස්, අලංකාර රු පැවුරියි දැකි සාහ්යාවන් තම මූල්‍යය යන අන් ආහරණ සහ ආලේප විලින් බව කටිස අලංකාර කර ගන්නා කළේ, රම සාහ්යාව ලිවිස්නා පාමාරු දුමින වි, රායට අයක් මිනින්දන්ගේ බැඳුම්, ඔයට යන ස්ථියාව ද තරක අභ්‍යන්තර නැම්, රාමිට ඇය තම මූල්‍යය ද අන් ද නොවනා පිටිම පහනම් කරනු ඇත.

## 2 - හිජාබ ය පුද්රෝගනයක් තොවිය සූත්‍රයි!

හිජාබ ය පුද්රෝගන යාණ්ඩියක් නොවිය පුදුය. සාහ්යාවන්ගෙන් රුව පිට ට නොපෙන්වීම රැකි අරමුණ ය. අල්ලාඡ රිය අනිච්චාර්ය කර ඇත්තේ ද රම අදහසින් ය.

අල්ලාඡ පටනයි:

﴿وَلَا يُبَدِّيْنَ إِلَّا مَا ظَهَرَ مِنْهَا﴾ [الشور، الآية ٣١]

“හමුගැනී රු සැවු ය - රැකි පිටි පිටි පෙනෙන ද ඇර (අන් සියිලිස්) පිටි කොටසක්වන්.”

(අල ඝර්හන 24 : 31)

﴿وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَئِيَّ﴾ [الأحزاب، الآية ٣٣]

“හම ද තිකින් තිවිල් හි රැකි පිටිසා. පැසුහිය අදහන යමිනෙකි මේය අලංකාර පුද්රෝගනය පරිපිළි යා දැවිදියාමා.”

(අල්ජාරන 33 : 33)

අල්ලාභයේ මෙම වාක්‍යයන් අරුණේ ගැලීකිල්ලට හාරන එය පුෂ්පයි. සිරුඩ ය ඔබිරය වියා ගැනීමට දෙනු ලැබුවයි. රේ හැර, රිය පුදරකතය කරන අලංකාරවියා දෙයක් නොවේයි. මේ ගැන පිහි මුද්දීයන් කළුපනා කරන සාච්‍ය එළුෂෙනවාට ඇත් තැක තැක.

### 3 - හිජාබ ය විනිවිද පෙනෙන එකක් නොව, සනකම් එකක් විය යුතුයි!

සිරුඩ ඇදිමේ තීයම අරමුණ රැපින් බුටුරිය පුෂ්පයි. රේ හැර, සාච්‍යාවකාගේ ඔබිරයේ හැඩි රුවූ පිටව පෙනෙන ලෙස තමට පමණක් සිමා යු සිරුඩායා විනිවිදින් ඇදිමෙහි කිහිම අරථයක් තැක. එය සිරුඩ ය ඇදයක් සාච්‍යාවකාගේ රුපය බව සිටි හැක.

නම් (සල) ඇමා මෙයේ පවතා ඇත:

”سيكون في آخر أمري نساء كاسيات عاريات، على رؤوسهن كأسمنة البحت،  
إلعنةٌ فإنّهن ملعونات“

”මෙය උමුරයේ, පුදුකළක, සාච්‍යාවක් ඇදුම් ඇස්ද ද (දැනු වියයෙන්) සිරුවකු ව සිටියි; කිහිපා ය සිය මෙ කිවුවක්කා ගොලලිය වැනි (හිසෙකක් අලංකාරවියා යාර) ඇත. කිහිපාව යාප සාරන්න. තීයා වියයෙන්. කිවුව යාපයට උස් එය ප්‍රමාණය යැකි.“<sup>40</sup>

රුෂ්සා කවියා රිරෝක මෙයේ පවතා ඇත:

زاد في حديث آخر:

” لا يدخلن الجنة ولا يجدن ريحها، وإن ريحها ليوجد من مسيرة كذا

و كذلك“

”මෙම සාච්‍යාවක් උමුරයට භාවිතිවෙයි. (එහමක් යාවි) උමුරයට ප්‍රාග්‍යන්තිය රාජ එදින්ම පාලී ලැබු සිටිය තුළු. එය ආප්‍රායය සිරිමේ යායාය කිහිපාව සිටිවයෙක් තැක.“<sup>41</sup>

40. අධිකාරී අංක 24 බලකානා.

41. අධිකාරී අංක 25 බලකානා.

මෙම අයනා උපඇය තුළින් අපට වැදගත් දෙපස් විවහා ගක කැසී ය. එහැම, සිනම් සාන්සාරික එකිනිද පෙනෙන, ගෙරිරය කැවිරුව රැලඟ ම පෙනෙන අයුම් අදින්නේ ද, රම සාන්සාරි මහක් රාජයස් කරන්නී ය; එකින් ආය මහන් විරතනව් ල.වින්කීය යන බව ය.

## 4 - හිජාබය ගෙරිරයට තද එකක් තොටී බුරුල් එකක් විය යුතුයි!

හිරු ය සි.සා පිචාවලින් නෑ පාප සාර්ථකීය ආරක්ෂාව ගෙන ඇත රෙපස් ය. එනිහා රාජ ගෙරිරයට තද ව ආසන්න තම් එකින් ලැබිය යුතු ආරක්ෂාව නොලැබේ. රෙප ආදිලන් ගෙරිරය කැවූ ගැනී පෙනෙන්නේ නම්, රාජ හිරු පිචාවලට ප්‍රකි විරුද්ධ ස්ථියාවයි.

උසාමා වින් පයිද (රු) ඇමා පවතයි:

قال أسماء بن زيد رضي الله عنهمَا: كسانى رسول الله - صلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ  
بُطْرِيَةٌ كُشِفَةٌ مَا أَهْدَاهَا لِهِ دُحْيَةُ الْكَلْبِيُّ، فَكَسَوْتُهَا امْرَأَتِي، فَقَالَ "مَالِكُ لَمْ تُبْلِسْ  
الْقَبْطِيَّةَ؟" قَلَّتْ: كَسَوْتُهَا امْرَأَتِي، فَقَالَ: "مُزْهَا فَلَتَجْعَلْ تَعْتَهَا غُلَالَةً وَهِيَ شَعَارُ  
بَلْسٍ تَحْتَ الشَّوْبِ فَإِنِّي أَخَافُ أَنْ تَصْفِ حَجْمَ عَظَامَهَا.

"හැනි (රු) ඇමා, දුෂ්චිය අර් හැල්ඩී' බැඳුන්නාවනායන් තැනැත්ත් වියයෙන් උශ්චිසු  
සහභාලී අවිනිධියායිජ බැඳුනි (රේඛ්ජාලි ඩිම වූ යුතු) ආදුනිස් වේ දුෂ්චිය ය. මෙ රා  
මෙන් තීරිද්ව දුෂ්චි. හැනි (රු) ඇමා, "මි රා අවිනිධියායිජ ව නොදැන්ද මෙ ද ?"  
යි තීරිදුවායි මෙ, රා මෙන් තීරිද් ව දුන් බව සියලුම. (රුවිට) රාජමා, (රා ආදින විට)  
ඇඟාලුවායි ආදුනිස් අදින රෙඛ (ඇඟාවි) සියනු. රී මෙද යෝ ආයයේ ගෙර කැවිරුව  
(පිටක) පෙනෙන ලෙස රා මිනිනිද් යුතු මෙ සියලුම යි" " සියලුම.

42. මෙම හැඳාය අදිනාය අර් එස්සේ, ඉමාම් අප්පාද, ආන් පෙරුම්, ඉමිණු යාද යාන්දීන්  
පටියයි. "මෙ රාවයන්නායේ මෙලෙහි අවිනිධියායිජාලායි අකිර් ද සිඹුවෙ පැවුලු ද යාන්නායි. රාවයන්  
යාන් රිදුවාන්නායේ අදාළ ආවුරි, මුදු විභා ගෙල්න්නායාය ඇඟි ටෙජ්, යාන්නායේ රාවයන්නායේ රිදුවාන්  
රිදුවාන් යා ඇඟි ටෙජ් අර් පෙනෙම් පටියන බව විවෘත යාරුණු ඇඟි. ආස්සායි, 'අවිදුරුවායි සියා  
අමිර් යා පැවුලුම් යාරුණිම මාදායි' යුතු සියන යාරුණිම ම විවෘත යාරුණු වූව යාසායියි"  
යුතු සියයි. (මියෙන් අර් ඇක්කාද් තම් වූ ඇයේ ප්‍රාග්ධනය.)

## 5 - හිජාබයේ දුට්ධන විළවුත් ආලේප තොකල යුතුයි!

තව් (උ) ඇමා පැවසු හ:

”إِيمَّا امْرَأَةٌ أَسْتَعْطَرْتُ، فَمَرَّتْ عَلَى قَوْمٍ لِيَجْدُوا رِيحَهَا، فَهِيَ زَانِيَّةٌ“

”සාහ්‍යාවියේ දුට්ධන ආලේප කරගෙන, එය මිනිසුන් ආස්‍යාකන කරන ලද ක්‍රියා රුපුකර යෙහෙන් තම් ඇය ‘ංයනියා’ (තැකිනා) වියි.“ “

## 6 - හිජාබය පිරිමින්ගේ ඇදුම් මෙන් තොත්තිවිය යුතුයි!

තව් (උ) ඇමා පැවසු හ:

”لَيْسَ مِنَ النِّسَاءِ مَنْ تَشَبَّهُ بِالرِّجَالِ، وَلَا مِنَ الرِّجَالِ مَنْ تَشَبَّهُ بِالنِّسَاءِ“

”يَرිතියේ මෙයා ඇදුම් අදින සාහ්‍යාවියා, සාහ්‍යාවියේ මෙයා ඇදුම් අදින පිරිතිය අය සහ අයෝ යොත්තියා වියි.“ “

අමු පූරුෂය (ඁ) ඇමා පැවසු හ:

وَعَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ:

”لَعْنَ رَسُولِ اللَّهِ - صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ - الرَّجُلُ يَلْبِسُ لِبْسَ الْمَرْأَةِ وَالْمَرْأَةُ تَلْبِسُ لِبْسَ الرَّجُلِ...“

”තව් (ඁ) ඇමා, සාහ්‍යාවින්ගේ ඇදුම් අදින පිරිතිවත් ද, පිරිමින්ගේ ඇදුම් අදින සාහ්‍යාවින්ට ද සාප භාජ ය.“ “

43. ටෙම තද්දාය ඉහළම් ආක්ෂින් ආක්ෂිංචී යෙහාදින් පවතායි. එය පවතා ආක්ෂි නොගැනී වන ආක්ෂිංචී, ”මෙයට ටියෙන් යා ඇඟි පවතාන්නාගේ පෙනෙන් ඇය“ යුතු සියලු. ආක්ෂිංචී මෙම අදහසට උගා වියි.

44. ටෙම තද්දාය ඉහළම් ආක්ෂින්, අමු තරේ යෙහාදින් පවතායි. අල් අල්බුනි නාමාගේ ‘පිරිමි’ තම් මුළු ප්‍රත්ථිපත් ඩීය යා එක්ස් වේ පිළිගෙන ඇය. (පිටු අංශ: 66,67 බලපෑමා.)

"හති (පරු) ආම, සාම්ඛ්‍යවිජ්‍යය ඇදුම් අදින පිරිමිනට ද, පිරිමියෙකු ඇදුම් අදින සාම්ඛ්‍යවිජ්‍යට ද සාප හැඳ කා." 4

හති (පරු) ඇමා තැවකක් පැවුණුවේ ය:

"ثلاث لا يدخلون الجنة، ولا ينظر الله إليهم يوم القيمة: "العاق والديه، والمرأة المترجلة المتشبهة بالرجال، والذئب"

"කිසේකෝස් සෑවකයට පිරිමියකෝස් භැං; අල්ලාස් රිකිජ්‍යව දිනය හි කිවුස් දස බැංම් සෑවකයෝස් ද භැං. (කිවුස් කවිතාවූ ද යු), නමුවෙන් ඇමුවියකෝස් ව සෑවකයෝස් පුදුම් ඉදිසායුකරන භැංඡයෙන්, පිරිමිය සිංහ ඇදු කිවුසාන් ගති ඉන්නට සෑවකයෝස් ව නැතිරෙන සාම්ඛ්‍යවිජ්, පම් මිරිද රිජ්‍යවියරයා භැංගෙන ටිව දැන දැඩුයා, (එය භැංඡවීමේ භැං සාම්ඛ්‍ය) එයට උදාව සාරස්කයෝස් (යන පිරිස බි.)" 5

## 7 - හිජාබ ය කාලිර් (මුද්ලීම් තොටත) කාන්තාවන්ගේ ඇදුම්වලට සමාන තොටිය යුතුයි!

හති (පරු) ඇමා පැවුණුවේ ය:

"من تشبه بقوم فهو منهم"

"කාවිරුදු කිහිප සෑවකය ව සෑවක ව (හම සාර්ථකයෙන්) පිවිසෙන් ද, කිසු කිවුසාන් සෑවකයෝ එවියි." 6

45. එය අසුදුදා, ඉමිශු මානුශ, අද සක්‍රී, ඉලාම් අසම් යානැදීන් පටවයි. "අමාම් ඉමිශුවියෙක් අදහය ඇතුළු එය සාය රාජ්‍යී" යුතු අද සක්‍රී පටවයි. අස්‍යාම් එය පිශිජාග ඇඟ. ඉමාම් කටරිද එය සාය රාජ්‍යී ටෙ පිශිජාග ඇඟ.
46. එය අභ්‍යන්තරී, ඉමාම් අභ්‍යන්තරී, ඉමිශු පිශිජාග යානැදීන් පටවයි. එය සාය රාජ්‍යී ටෙ අසම් සෑවකිර පටවයි.
47. අසුදුදා අසම් නම් මු ආ (විනාක පදිංචිය සෑවකයෙක් වියෙන්) එය සියයි. ඉමිශු පැමිලියා (රු) ඇම එයට යානුවා (අසුදුදා දැනුම් පරි) පටවනාන්නෙක් සෑවක් ඇති ටෙ ද, එය සාය පදිංචිය ටෙ ද සියයි. අසුදුදා එය, "හමන් - මානැදී" යුතු සියයි. ඉමිශු පරි එය යාංගුදා බාර් ගුන්ස්වායේ රාජ්‍යනා සර, යානුවා පටවනාන්නෙක් සෑවක් ඇති ටෙ ද සියයි.

අවුරුදුලාජ වින් උමර (රඹ) ඇමා පැවුණුවේ ය:

وَعَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ - رضي الله عنهما قال: "رأى رسول الله - صلى الله عليه وسلم - على ثوبين معصريين، فقال: إِنَّ هَذِهِ مِنْ ثِيَابِ الْكُفَّارِ، فَلَا تَلْبِسْهَا"

"මම සහ පාටි ඇදුම් දෙකක් ඇද පිටිම හටේ (යල්) ඇමා පැවුණුවේ ය. එවිට රුහුමා, මෙම ඇදුම් සහළිරවරුන් (මූලිකීම නොවන්නායේ) හෝ (සාමාන්‍යයක් හිතර ඇදින) ඇදුම්කි රු කිසා ලෙස (මිත) නොඅදින්න." පි ඩේවිජ. "

## 8 - හිජාබය ප්‍රයිද්ධීය තකා අදින්තක් තොවේ!

හටේ (යල්) ඇමා පැවුණු ය:

"مَنْ لَبَسَ ثُوبَ شَهْرَةً فِي الدُّنْيَا أَلْبَسَهُ اللَّهُ ثُوبَ مَذْلَةٍ يَوْمَ الْقِيَامَةِ، ثُمَّ أَلْهَبَ فِيهِ نَارًا"

"ක්විරුණු ලෝකීක ආකෘති ඇති සරුන ඇදුම් අදින්කේ ද, මිශ්‍රව අල්ලාජ මරකින් මූලු රීරිකාය පි ඩිජ් දහයෙන ඇදුම් අප්දවික්කේ ය. පසුව, මිශ්‍ර ඩිජ්කාහි දමුණ උවේ." "

පිටිලෙස් හෝ හාන්තාවිස් තමන් ව ප්‍රයිදීයට පස්කර ගැනීම පිශින අදින කිනම් ඇදුමක් මුවි ද, එය ප්‍රයිදීය සහා අදින ඇදුමක් බව සිටි භැංක. එක් ඇදුමක් අවික මිල ද ලෝකීක රීරිකාය අභ්‍යාරවිස් ව, කාලෝන් වර්ණනාවට උක්වන පරිදි සංඛ්‍යාතීමේ වින්නාවින් ගන භැංක. තැනෙනෑන් ලෝකීක රීරිකාය ගැන වැඩි භැංක්මක් නොමුකිව සාමාන්‍ය වාම් ඇදුමක් ද තෙරුගන භැංක. මෙහෙතු නොයෙනුයේ වෙවිරුණ ඇදුම් ඇද අනෙක් අයෙක් ආකර්ෂණයට උක්වීමෙන්, ආචිජිබුයෙන් භැංකීමෙන්, මලක්වෙන් පිටිරිල්ජ් පුරවනා.

48. පැවිත මූලිකීම (ආ-ඩුඩි) වෙතම: 3, ණදී අ-යා: 5173.

49. එය අමුදුවිද, අමුදුවාමයේ දෙදානාම පටවයි. අද මූන්දර යහ අමුදු මෙරින් එය භයන් - ඡායාදිය් යුතු සියයි. ඇමාම අයෙක්වායනි "එමේ පටයන්නාගේ රීරිකාය සං පුර්යායා" යුතු සියයි. අද අල්බනි, තම "පිහාමි" ප්‍රත්වය (ප: 110) එය "භයන් ඡායාදිය්" යුතු පටවයි.

අදාශක විගයෙන් ම, අද්ලාජලේ පාප්‍රතිඵ එළුවෙන් කෝරු ගත්තා ආදුම් ප්‍රමිතය යහපත් විනෝන්! රිය මෙලෙට තේරිකය සි ඩැවාරය, පිටිඹරස්ථය යහ යහපත් ඡාත්‍යතිය ගෙනදෙයි. මරින් මූළු තේරිකය සි රිය එළුවෙන් ලැබෙන සාමායෙන් ද ඇත්තා අප්‍රමාණ වේ.

## 9 - විද්‍යා පෙන්වීමේ සැහැවුතු කුමයන්!

සිරුඩ ය ගැන මෙකෙස් ගෙන දැක් වූ ටිජකර අනුව, රියට අදා වූ සොන්දේසි හා සිමාවින් මොනවාදයේ පාඨක උසස්දරයින් විව්‍යා ගෙන ඇති බව සිංහල්. නැවුත්, අව්‍යාසානාවකට මෙන් තරුණ මුද්‍රාවේ සාම්බුවන්ගෙන් ගොස් අනෙක් මෙම සොන්දේසි හා සිමාවින් පිළිගෙන භැඩිගත බව ගෙළපනෙයි. ඔවුන් දැන් අදින ආදුම සිරුඩ ය බව විදුරු ව සිංහාගෙන සිටියි. ඉද්ලාමියේ ප්‍රබේදිය නොදැඳවන අය හා රිය ලොවින් ඇරණකිරීමට වෙශෙයන පෘතුරු සිරුඩ ය භැඩිකිරීමට භැඩි ගැම විශාලක් ම කරයි. රෙහෙස්, අද්ලාජ සිංහන්ද සියලුම ප්‍රයාසනයන් පරදාවා, ඊමාන්ත්‍රියින් වූ ස්ථීර පුරුෂයන් කමාට අවනක ව භැඩිකිරීමේ සි දේර ව සිටිලේ දැඩි සිංහය් දුන්නේ ය.

මෙයින්, ඉද්ලාමියට විරුද්ධ ව සියිව්‍ය සිරීමට බැං බව විව්‍යායස් පෘතුරු එහෙත් උරායායන් සොරයි කළුපතා කරන්නට ටිය. ඉද්ලාමිය විව්‍යා චිත්‍රික ලෙස යොදගෙස් කුවේප්පූම ඇඟින් මිය එහෙත් පුම්‍යිකින් භාෂිකුල නොහැකි බව සිංහ සිංහ. අද්ලාජලේ පාප්‍රතිඵ පෘතුරු මිය පිළිපදින මුද්‍රාවේ පිළිවිවිරුන් විදුරු මාරුයන් සි යොමුකරීමට ඔවුන් ගස් නොවනා ටියටර රැමට ය.

එමගින් ඇති වුවිකි අර්ථ පුම්ය සිරුඩ ය. අර්ථ ආක්‍රිත් සාම්බුවන්ට අද්ලාජලේ පාප්‍රතිඵට එකකට සිරුඩ ය අදින්නෙමුදී! තම් අදාන බම සිය ඇඟිකර ගැනීමටත්, අනෙක් අවින්, ඔමාරිය භැඩිකිවිලට එකක ව, තමන්ගේ යෙරුයේ භැඩි රුවි උඳුරු සොට පෙන්වනා ස්ථියා මාරුයන් ගෙන භැඩිමිටස මෙම අර්ථ සිරුඩය ඉඩ දුන්නේ ය.

රෙහෙස්, තියම ඉද්ලාමිය සිරුඩ ය පැඩිගෙන් පෘත්තගෙස් ටිට, තාවින පත්තනයේ වෙළඳ පොලවිල් සි එලදී, පුම්යන් පත්ත එලුම්මට පටන් ගස්නේ ය. එවිට ‘කුබරුද ය’ ආදුව භැඩිගැසුනු එහෙත් සිරුඩයන් ‘තාවික, රෙමකුලින, ඇදීමට පහසු රෝ’ බව හදුන්වනු ලදා, පාදු එලදී පාඁ කරා ගෙන එතු ලැබුන් ය. රෙහෙස්, ඇම පැඩිකින් ම මෙයට වියෙකු ව අදාන ගලා රින්න ටිය. සාම්බුවන් ද මෙයින් ප්‍රවේශම් තීමට විය බලාගෙස් ය.

මෙකද සි, ඉද්ලාමිය සිරුඩ ය නිහා සිංහාමුල ව පස් ව සිටි, මුළු ආවෝපයට ලදී රුප මුන්දරියන් දැමුසායන්, රම සියම සිරුඩ ය ගැම්තාන ම පැඩිරීමන් ඇති වූ

ඝමුර භාෂිතවෙන් ගමන් ව බේරු ගැනීම පිළිස්, ඉහත උදහන් අර්ථ හිරුබ ය විය ඇදී ඇත. කාලයක් යනුවිට මෙම අර්ථ හිරුබ ය රෑම රුප පුනර්දියක් ය රුපය විද්‍යා පෙන්වීමේ ප්‍රමාදයක් බවට පත් විය. මෙය ඇදාගත් තිබුන්, ‘මමන් ඉහා නොද කාන්තාවෙන් බවිත්, ‘ඉහා නොද කාරණාවෙන් බවිස්’ පිහිතනාට මිති.

ರಂಹೆದ್, ಕಲಿಯಣ್ಯ ಅಡತದ್ ಅನ್ನವಿ ತಿಖಿನ್ಯಾಯ ವರ್ವಾರ್ವಾಯ ಮೊಡಿ:

“ଶିରୁଦିବ ର  
କିମ୍ବାର ଦାତିକିଷେତ୍ରିଲଙ୍ଘ  
ଧାର୍ଯ୍ୟଦିତ୍ୟାରୀଙ୍କ ହୃଦୀର  
ଧାର୍ଯ୍ୟ ଦେଖା ରାଜ  
ଅନୁଭବସ୍ଥ ର ଲୋକ ଏ ! ”

କବି (କଲ୍) ଶୁଭୀ ରାଜିତୁ ଧୂତଃ

”انظروا إلى من هو أسفل منكم في الدنيا، وفوقكم في الدين، فذلك أجدر أن لا تزدواجوا—أي تختفروا—نعمة الله عليكم“

‘ඛැකිව සාර්ථක’ හි තිබු වහා පහත කෘතවේ දිටියාන් දෙද මෙහෙ. ආයතික සාර්ථක’ හි තිබු වහා උසස් කෘතවේ දිටියාන් දෙද මෙහෙ. එය තිබු අලුත් ප්‍රධාන හර දැනී මාර්ගයේ හි විදු ගැමීම් යොමු කි දිටියාන් දෙද මෙහෙ. १०

50. මෙය මැදියාව වූරුද පාර්ජනව් "අන් කුමරු" ඉතුරුපත් රිකාස පාටිමේ ද, "බුද්ධී" ඉතුරුපත් "අස්සුදු" පාටිමේ ද (අංශීය සිරිම්: 4, මදිය අ-සාය: 7070, එ: 1530), "අස්සිබුද්ධී" ඉතුරුපත් "මියලාය" පාටිමේ ද ප්‍රාග්ධන සිරි.

‘మర ఫిక్కల పశువి (రలి) ఇందూ అణత పదాన ఇరథన విషయ పారుయాడు ఈ ఏ ఏరి ‘అంధరే’ రచిపిసి:”

وَتْلَا عُمَرَ بْنَ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ قَوْلَهُ عَزَّ وَجَلَّ : ﴿إِنَّ  
الَّذِينَ قَاتَلُوا رَبِّنَا اللَّهَ ثُمَّ أَسْتَقْسُمُوا تَنَزَّلَ عَلَيْهِمُ الْمَلَائِكَةُ كَمَا  
أَلَّا يَخَافُوا وَلَا يَحْرَجُونَا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنْتُمْ تُوعَدُونَ﴾ [فُصْلُتْ، الآية ٣٠]

“అర్టాజ అపణ్ దాదీపకి య” ది డాలోస్ రావిస్ రచి ఇచ్చి దొఱిలయిచు తిపెచుచు ద్వారా కిమ్మి విషయాన్ లే, కిమ్మి విషయ తెలుగుమార్గ అణత విషయాన్ లే ఇంది ద్వారా తెలుగుమార్గ (కిమ్మి పేప్ అములిచుచు; ద్రుష్టు అములిచుచు; ఉండ రి ఆములిచుచు లీ ఇచ్చి దార్శనా తిక్కిపిడి క్రి ఇందూ రాలోస్ నుహ్మిలిచుచు! (ఇందు చీపిసి) ”

(అంద ఇరథన 41:30)

ప్రస్తుతి, ఈందూ చీపి య:

فَقَالَ: "اسْتَقَامُوا وَاللَّهُ لَهُ بِطَاعَتُهُ، وَلَمْ يَرُوْغُوا رُوْغَانَ الشَّعَالِ"

“అర్టాజ్ యే బూమయిచు, కిమ్మి అర్టాజ్ లి చీమార్గ లి తిప్పుఅల్ ఇస్క్రు తిరమయ అన్నాగతమాద మాల్కుయ. రండ్ న్నాతి లి (కిమ్మి పు) విషయాన్ లోస్ పొర్గులిలి అణవించాలి తిపెచు న్నాయ.”

ఖదన్ అంద బాబి (రప) ఇందూ చీ య:

“తిచ అర్టాజ్ లి పెట్టిపురణయిచు అధికాయ లి తిప్పుఅల్ తిరమయ అమూల్యాలివిచీ యా ఏలి అమెమాయ ద్విషించాలు కాలి (తిచ లి అమూల్య యిచుచు) తిపెచు లీలి తిప్పు అముల్యాలు ద్వారా అణయిచు, తిచ కిమ్మియ యాలిచు కి దశీర లి తిపెచు ఏలి తిప్పు ద్విషించాలు కాలి, కిమ్మి విషయాలి అప్ప లి తిచ లి (అమూల్య యిచుచు క్రమాలయిచు) ఇంద్ లిచుచుచుయ. రంబ్ న్నాతి, తిచ రంబ్ అముల్యా యాలిచు కి దశీర లి తిపెచు (ప్రస్తుతి) అముల్యా విషయాలు ద్రుష్టులిచుచుచు కాలి, రంబి తిప్పుఅల్ తిరమయిచు కిచ లి అణవించాలు థాయాలి ఇంద్ పురమయిచు విషయాలు య.”

51. ఇందూ అప్పిద్ అణించు “అంధర్” కాలి క్రి గ్రంథాలు కి ఇందూ అప్పిద్ అప్పిద్ అంద త్రిపించ అణించు విషయాలి ఇందు. (ప: 110, 113 బెంచు.)

52. ఫిక్క అంద త్రిపించ అణించు “అంధర్” కాలి క్రి గ్రంథాలు కి (ప: 7, ఫం: 20) విషయ కాయ.

උහෙයින්, සියිලු අර ගැටැලීන්  
සොමූහි යහම (දුද්‍යාමිය) දෙක පිය භාවහා, මේය  
යහෝත් එවිනයන් පදනා තු මි පෙන්වේමින් අඟ. නම්බෝග  
වැඩි. රාජ ප්‍රිය ගැඹ දිනු පෙන්වයාමාපයට පත් වී එක  
අකට මේය යහෙය ඇඟ.

අල්ලාජ පවතයි:

﴿وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَا الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ﴾ [النور ، الآية ۳۱]

“වික්‍රීය වික්‍රීයන්! මි ගැම රිස් වී පෙන්වයාමාපයන් පුහුව අල්ලාජ යෙන්  
සහාය අයුද පිටින්න. මිල රි අක්‍රීයන් පුරවිහ.”

(අල පුරාණ 24 : 31)



# යටත් දෙමු; සාදරයෙන් පිය තහමු!

ඉඩා යහපත්, ඇඟු මූසුලිමිරුන් එක අදාළයෙන් ආභාවන් ලැබුණු වියය, තුළුන් රූප මැත්තින් අවබෝධ කර ගැනීමට උස්සාහ දරයි; ඉතිස්කේසිව, ඉදාළාමය කෙරෙහි ආකෘතින් හා පක්ෂීයන් පුදුවි, තක් (අල්) ඇඟුයේ පුන්හාස් ව දානයෙන රිවිත් වින්න පෙළඳෙයි. මොයින්, ඔම තේරිකයේ අරුණුන් නොදැන රිවිත් වන මිනිසුන්ගේ වැරදි, තමන්ට පාඨුවි ගෙනදෙන මාරුයෙන් ගැන පිළා යාමුවි නොකරයි. අදාළ, තමන්ට ඔහු විස්තාවිරුදා පිටුපාන්නාන්ගේ වියවායා ප්‍රතිස්ථාපා කරයි.

අදාළ පටනයි:

﴿ وَقَوْلُونَ أَمَّا بِاللَّهِ وَبِالرَّسُولِ وَاطَّعُنَا ثُمَّ يَوْمَ فَرَيقٌ مِّنْهُمْ مَنْ بَعْدِ ذَلِكَ وَمَا أُولَئِكَ بِالْمُؤْمِنِينَ ﴾ ٤٧ ) وَإِذَا دُعُوا إِلَى اللَّهِ وَرَسُولِهِ لِيَحْكُمُ بَيْنَهُمْ إِذَا فَرِيقٌ مِّنْهُمْ مُعْرِضُونَ ﴾ [النور، الآية ٤٧ ، ٤٨]

“අපි අදාළ ද ව්‍යක්ෂාවරය ද රියවාය යෙළඳී; තුළුහට ඩීජරු ද එම්” යන තුළුහ සියලි, රැකෙන්, රැකට පසුව, තුළුහාන් පිරියන් (ඩීජරු යොලි) ප්‍රතිස්ථාපන තරිකින් ගොයින් ඇඟු තුළුහාන් යොවායි. තුළුන් අවර සටියන්නා ආරුදු වර දී (අදාළයාන්) ව්‍යක්ෂාවරය රියදුම් උඩාදී පිශිය, අදාළ එක ද, තුළුන් ව්‍යක්ෂාවරය එක ද පැදැවුණ උඩාදීනාන් තුළුහාන් පිරියන් ප්‍රතිස්ථාපන භර යයි.”  
(අල් ඇරඹන 24 : 47,48)

අනෙක් පැස්සෙක් දෙවා වියවායවින්නකයිනෙන් උඩාදී ගුණාය ගැන ද අදාළ මෙයේ පටනයි:

﴿ إِنَّمَا كَانَ قَوْلُ الْمُؤْمِنِينَ إِذَا دُعُوا إِلَى اللَّهِ وَرَسُولِهِ لِيَحْكُمُ بَيْنَهُمْ أَنْ يَقُولُوا أَسْمِعُنَا وَأَطْعُنَا ﴾ [النور، الآية ٥١]

“දෙවා වියවාය ඇුම් අව අභ්‍යන්තර වරදී රියදුම් උඩාදී පිශිය අදාළය එක ද, තුළුන් ව්‍යක්ෂාවරය එක ද, පැදැවුණ උඩාදී පිරිය, “අපි සටියන්න්ප්‍රාන්තී; ඩීජරු එම්!” යැපෙන් පටනයි. මෙවින් අව රිය උඩාදීනාන් එකිනී සටිර අව අදාළයට යා තුළුන් ව්‍යක්ෂාවරයට ඩීජරු එ, අදාළයට තීය ව තුළුව එරුදුවට භැංකිරෙන්න ව්‍යක්ෂාවය් ද, තුළුව රු උඩාදීනාන් එකිනී.”

(අල් ඇරඹන 24 : 51,52)

ඡයිඛ යේ දියණිය වූ එපියියාස් මෙයේ සීවා ය:

عن صفية بنت شيبة قالت: يسما نحن عند عائشة رضي الله عنها قالت: فذكرت نساء قريش وفضلهن، فقالت عائشة رضي الله عنها: "إِنَّ نَسَاءَ قَرْيَشٍ لَفَضَلًا، وَإِنِّي وَاللَّهِ مَا رأَيْتُ أَفْضَلَ مِنْ نَسَاءِ الْأَنْصَارِ أَشَدَّ تَصْدِيقًا لِكِتَابِ اللَّهِ، وَلَا إِيمَانًا بِالتسْرِيبِ، لَقَدْ أَنْزَلْتِ سُورَةَ النُّورِ: هُوَ الْبَصِيرُ بِعَمَرْهُنَّهُ، فَانْتَهَى رَجَالُهُنَّ إِلَيْهِ يَتَلَوُنُ عَلَيْهِنَّ مَا أَنْزَلَ اللَّهُ إِلَيْهِمْ فِيهَا، وَيَتَلَوُ الرَّجُلُ عَلَى امْرَأَتِهِ، وَابْنِهِ، وَأَخْهِ، وَعَلَى كُلِّ ذِي قَرْبَاهِ، فَمَا مِنْهُنَّ امرأة إِلَّا قَامَتْ إِلَى مِرْطَبِهَا الْمَرْجَلِ فَاعْتَجَرَتْ بِهِ - تَصْدِيقًا وَإِيمَانًا بِمَا أَنْزَلَ اللَّهُ مِنْ كِتَابِهِ، فَأَفْسَخَنَّ وَرَاءَ رَسُولِ اللَّهِ - صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ - مَعْتَجَرَاتِ كَلَّا عَلَى رَوْسِهِنَّ الْغَرْبَانِ.

“ଆଜି ଥାମିଲ (ରେ) ମୁକ୍ତ ଦର୍ଶକ ହିରିବ (ଠକ) ଫୁଲଦରୀଲିଙ୍କ ଦେ ଖୁବ୍‌ବର୍ଷ (ଫୁଲଦ) ବସନ୍ତମୁଖିର ରୂପ କା କିମ୍ବାକର ଦୂରତ ଯକ୍ଷିଧାର ରୂପ ଦେ ହେଲିବୁ. ଠିରିବ, ଥାମିଲ (ରେ) ମୁକ୍ତିର, ଧୂପକଣ୍ଠ ଓ ଖୁବ୍‌ବର୍ଷ (ଫୁଲଦ) ବସନ୍ତମୁଖିର ଲିଙ୍ଗ ଦୂରତ ଯକ୍ଷିଧାର ଧୂପକଣ୍ଠ ଏ ପାଇଁର ତ, ଧର୍ମଦାରଙ୍କ ମାତ୍ରଙ୍କ, ଧର୍ମଦାରଙ୍କ ଗୁରୁତବ (ଶୁର୍ଦ୍ଧବାଦ) କିମ୍ବାକିମ୍ବା ଦ୍ୱାରା, (ତୁମ୍ଭ) ଥାମିଲଙ୍କଙ୍କ ମାତ୍ର ଏବଂ ଯେବେଳେ ରିକ୍ଷମୀଙ୍କ ବ୍ୟକ୍ତିରେ ଥିଲୁ ଥାମିଲଙ୍କଙ୍କ ମାତ୍ର ଏବଂ ଯୋଗ୍ୟକାଣ୍ଡରେ ହି” ହେଲା ଏ. (ଲେଖକଙ୍କ ଯୋଗ୍ୟକାଣ୍ଡରେ ଥାମିଲଙ୍କଙ୍କ ମାତ୍ର ହି,

وَلِيَضْرِبَنَّ بِخُمُرٍ هَنَّ عَلَى جِيُوبِهِنَّ

“ମାତ୍ରକାହେ ରାଜ୍ୟର୍ଦ୍ଵାରା ଲାଗିଥିବୁ ଫାରିରଙ୍ଗ କାଳ ପ୍ରକଟିତି ॥”  
ତାମି ମୁଁ ବିଷାକ୍ତିଯାଙ୍କ ଠକି ଅବିନ୍ଦ ଏବି ଦୂରାଯକ କିମ୍ବାତେ ଦୂରାଯକ ଦୂରାଯକିଙ୍କ, ବିହାର କିମ୍ବା  
ଲିଙ୍କ ଛୁରି ରୁ ପାରୁଯନୀ କାଳର୍ଦ୍ଵାରା ପାର୍ଶ୍ଵ ଧ. ଲୋଲଦ - କାଳ ହାରମୁଖିତାପକ, ଦ୍ୟାତ୍ମିକାପକ,  
ରାଜ୍ୟର୍ଦ୍ଵାରା ପକିପକ, ଦୂରି ମୁଖମୁଖିତାପକ ଠକ ବିଷାକ୍ତି ପାରୁଯନୀ କାଳ ଲୋଲଦ କ. ଲୋଲଦ  
ଦୂରିର୍ଦ୍ଵାରା ପକିପକ ଠକ ମୁଖମୁଖିତାପକ ଠକ ମୁଖମୁଖିତାପକ ହୋଲ୍ଦର (ଦ୍ୟାତ୍ମିଲୋଲଦନାମ) କିମ୍ବାତେ  
‘ତୀରକ’ (ଲ୍ଲିଟର୍) ଅନେ କିମ୍ବ, କ୍ରିଷ୍ଣ ଯନ୍ମଦ୍ୟ ରିଦ୍ୟ ଅଛ କ. ଫଳାକ କାଳ ବିଷାକ୍ତିଯାଙ୍କ  
ଫଳାଲିରଙ୍ଗ କାଳର୍ଦ୍ଵାରା, ଲୋଲା ଲିଙ୍ଗରଙ୍ଗଯଙ୍କ କିମ୍ବାତେ, ରିହିରୀଳ କାଳ ଲୋଲଦ କିମ୍ବାତେ  
(ଅନ୍ତିମାର୍ଗ ମୁଖମୁଖିତାଙ୍କ) ଛୁଟର୍କାଳେସ୍ୟ. ପଢ଼ିଦିଲା ଦିଲାକାଳ ତାବି (ଦିଲା) ଶୁଣିଲେ କିମ୍ବାଦିନ,  
କାଳ କାଳର୍ଦ୍ଵାରା କିମ୍ବାଦିନ କାଳ କାଳର୍ଦ୍ଵାରା କିମ୍ବାଦିନ କିମ୍ବାଦିନ କିମ୍ବାଦିନ କିମ୍ବାଦିନ କିମ୍ବାଦିନ

83. ଏହି ଅର୍ଥରେ 24:31.

54. 'పాటికెర కుల్మి అట్టిర' లో విండు 3:30 నాయి వీ లీఎంటు.

"මාගේ මුදලිම් සහයෝධියන්! තම කමත්තෙක් වැරදි ජෝරුම් ගෙන, පස්වාස්කාජපයට පත්වී, සමාව අයුදු ද, පිටිඹුරු (වැරදිවිලින් නිදහස්) විමර්ශන්න. "මම මෙය පටි ගැන පස්වාස්කාජපයෙක් පුණුව අල්ලාසෙයෙක් සමාව අයුදු සිටිමි; සිරුත ය නියමාස්‍යාරභව ම පිළිගැනීම මාගේ ගෙරුය විඟා ගෙෂිල් හි සියන්න. අපගේ පාපයන් කොරෝන් සමාව අයුදු සිටිම අකපුළු සිටිම ද පාපයක් ය.

මූසා (අලෙපි) ඇමායේ මුරින් පිට මු එවකයන් ඔබගේ මුරින් ද පිටවිය පුණුයි.

එම වචන මෙයේ ය:

﴿وَعِجَلْتُ إِلَيْكَ رَبَّ لِرَضَى﴾ [طه، الآية ٨٤]

"මායේ අධිපතියාණන්දී! මම ඉක්මිය තී සිඛ එක පැමිණ ඇත්තා, සිඛ මා කොරෝන් භාවිතීන් විම පිළික යි ! "

(අදු ඇරඟන 2 : 84)

එමත් ම, විස්වාස වන්තයන් මු ඒම් පුරුෂයන්ගේ පොරුන්දුව් මෙන් සිඛගේ පොරුන්දුව් ද විය පුණුයි.

එම පොරුන්දුව් මෙයේ ය:

﴿سَيَقْنَا وَأَطْعَنَا عَفْرَانَكَ رَبَّنَا وَإِنَّكَ الْمَصِيرُ﴾ [البقرة، الآية ٢٨٥]

"(අපගේ අධිපතියාණන්දී!) අහි මාරුයෙන්දෙයා ඇඟිලු. එම අවනා ද විමු. අප ස්ථානීයි, අපට සමාව දෙනුයි අහි ඔබගෙන් අපස්ථා කරමු. සියලු දෙනාම යම් පැමිණිය පුරුෂයේ මිඛ එවතටයි."

(අදු ඇරඟන 2 : 285)



- මෙම පොනේ අනුමත සැපැත් හි රීමාස්, රීමාස්චිරිස්, ශ්‍රීමිස්චිරු යන විවිධ අංශ. 'රීමාස්' යන්නේ හි නෝරුම් 'රීම්ට්‍රායාසය' තම් වේ. රීමාස්චිරිස් හෝ ශ්‍රීමිස්චිරු හෝ කියන්නේ 'රීම්ට්‍රායාස්චිරුමයන්' යන අදහසිනි.

අද්‍යාම්පිය ඉහුන්වීම් අනුව පහක පදනම් ප්‍රධාන කරුණු හායම වියට්‍රාය සිරිම 'රීමාස්' අනු කියනු ලැබේ; එම වියට්‍රාය ආක්ෂණ වේයි.

අරුණි භාෂාවේහි කියවෙන මෙය  
සිංහලට තහවුරු වෙයේ කියන්න.

විට්‍රායේ නෝරුම්

1. ආමත්‍යාධික්‍රියාකාරී	-	අල්ලාස්ථෝ උඩියහාවය
2. ව මලාග්‍රැසක්කිම්	-	(මිශ්‍රය) මලාග්‍රැසක්කිරු
3. ව ඇතුත් හි	-	(මිශ්‍රය) පුද්‍රාන්ත
4. ව රුස්සිම්	-	(මිශ්‍රය) තැම් (වක්‍රාන්) වරු
5. වල යටිමිල් ආ හිර	-	විනිශ්චිතය දිනය
6. වල්කඳ්‍රේ හයිටිම්	-	භාද නොභාද පියල්ලම්
විසර්ගි මිශ්‍රාකා තහාල	-	අල්ලාස්ථෝ පෙරමිනුම් අනුව කියාවෙයි.

- මෙම පොනේ විරහන් තුළ යොදා ඇති සොරී අක්ෂර මූලමතින් උවිටාරණය කළයුතු ආකාරය හා රිට්‍රායේ නෝරුම් පහක පදනම් වේයි.

1. (ඝල) එරෙඛ්‍රාසු අභෙලසි ව සල්ලම්  
(අල්ලාස්ථෝ යාන්ත්‍රිය හා ආක්රිතාද රුකුමාව ලැබේවා!)
2. (අභෙල) අභෙලස්ස්කාලාසි  
(අල්ලාස්ථෝ යාන්ත්‍රිය රුකුමාව ලැබේවා!)
3. (රුල) රුලය්ලාසු අස්සු (පිරිමින්)  
(අල්ලාස්ථෝ කරුණුව රුකුමාව / රුකුමියට ලැබේවා!)
4. (රුල) රුලය්ලාසු අස්සු (ස්ථිරින්)  
(අල්ලාස්ථෝ කරුණුව රුකුමාව / රුකුමියට ලැබේවා!)
5. (රුල) රුලම්ක්ලාකි අභෙලසි  
(අල්ලාස්ථෝ කරුණුව රුකුමාව ලැබේවා!)

(ح) المكتب التعاوني للدعوة والإرشاد بالبلديعة : ١٤١٥ هـ

فهرست مكتبة الملك فهد الوطنية

إسماعيل محمد

الحجاب . . لماذا ؟ . ترجمة شريف الدين محمد منصور

٥٦ صفحة ، ١٤ × ٢١ سم .

ردمك ٠ - ١٩ - ٧٩٩ - ٩٩٦ .

النص باللغة السنحالية .

١ - الوعظ والإرشاد . ٢ -- المرأة في الإسلام . ٣ . - الحجاب والسفور .

(أ) منصور ، شريف الدين محمد ( مترجم ) .

(ب) العنوان .

١٥/١٣٣٣

دبوسي ٢١٩,١

رقم الإيداع : ١٥/١٣٣٣

ردمك : ٠ - ١٩ - ٧٩٩ - ٩٩٦ .

# المجائب لماذا؟

تأليف فضيلة الشيخ  
د. محمد بن إسماعيل

ترجمة للسنهاية  
شريف الدين منصور

# الجواب لماذا؟

تأليف فضيلة الشيخ

د. محمد بن إسماعيل

## ترجمة

شريف الدين محمد منصور

سنهائي - ۲۵۳

ردمک : ۹۹-۰-۷۹۹-۹۹-۰

